

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



REPORT OF THE GOVERNMENT

41 : 113 12 : 1433 - 2 : 2012

152	3
160	20
161	47
162	48
171	49

- The Government of Mauritius, in exercise of its powers, has been pleased to issue the following orders:
- The Government of Mauritius has been pleased to issue the following orders:
- The Government of Mauritius has been pleased to issue the following orders:
- The Government of Mauritius has been pleased to issue the following orders:
- The Government of Mauritius has been pleased to issue the following orders:

3323701 , 3336137
3325500
gazette@po.gov.mv
www.gazette.gov.mv

دَسَرَامُو

تر. ارجو ڏسو ته هيءَ ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

سرسره نمبر: DHAH/2012/05

اڻوڻو

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

- اڻوڻو ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- اڻوڻو ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- 02 ڏانهن رجسٽريشن ڪيو وڃي. (فاري)

(225/50R 12.5)

- ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي. (فاري)
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي. (فاري)
- ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

TOYOTA MOTOR CORPORATION JAPAN

MODEL NO: KJ-CR42V-FNSNE

ENGINE: 3C-E 2184 ML

FRAME NO: CR42-5007008

COLOUR TRIM CVM (Kg) 058 FC10

TRANS/AXLE: A44D AO3A

PLANT/BUILT: C31

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

10 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

10:30 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

f-arxa@hotmail.com ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

7858252 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

12 ڏانهن رجسٽريشن ڪيو وڃي

02 ڏانهن رجسٽريشن ڪيو وڃي

تر. ارجو ڏسو ته هيءَ ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

سرسره نمبر: DHAH/2012/06

اڻوڻو

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

- اڻوڻو ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- اڻوڻو ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- 02 ڏانهن رجسٽريشن ڪيو وڃي. (فاري)

(225/50R 12.5)

- ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي. (فاري)
- ڏانهن رجسٽريشن ڪيو وڃي.
- ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

TOYOTA MOTOR CORPORATION JAPAN

MODEL NO: KJ-CR42V-FMSDE

ENGINE: 3C-E 2184 CC

FRAME NO: CR42-5003400

COLOUR TRIM CVM(Kg) 058 LB10

TRANS/AXLE: A44D AO3A

PLANT/BUILT: C31

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

10 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

10:30 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

f-arxa@hotmail.com ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

7858252 ڏانهن رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي ۽ رجسٽريشن ڪيو وڃي.

12 ڏانهن رجسٽريشن ڪيو وڃي

02 ڏانهن رجسٽريشن ڪيو وڃي

سرسنہ: (IUL)13-K/13/2012/63

تاریخ: TEB/2012/20 سرسنہ

سوسائٹی کے ریزرویشن کے بارے میں

1. حق و قوت کے ساتھ سوسائٹی کے ریزرویشن، راجہ پور
پروویڈنٹ سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

2. قیمت لگانے کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
30,000 (تیس ہزار روپے) ریزرویشن کے تحت، جس میں
سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
118 ٹرانس ایکشن کے تحت، جس میں
ریزرویشن کے تحت، جس میں
5% کے تحت، جس میں
15% کے تحت، جس میں
ریزرویشن کے تحت، جس میں

3. سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
10 جنوری 2012ء سے 14:00 بجے
08:30 بجے اور 14:00 بجے
اور 14:00 بجے اور 14:00 بجے
1000/- (تیس ہزار روپے)
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

4. قیمت لگانے کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
5 جنوری 2012ء سے 11:00 بجے
11:00 بجے اور 11:00 بجے
اور 11:00 بجے اور 11:00 بجے
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

سرسنہ: (IUL)13-K/13/2012/61

سوسائٹی کے ریزرویشن کے بارے میں

1. حق و قوت کے ساتھ سوسائٹی کے ریزرویشن، راجہ پور
پروویڈنٹ سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

2. قیمت لگانے کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
30,000 (تیس ہزار روپے) ریزرویشن کے تحت، جس میں
سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
118 ٹرانس ایکشن کے تحت، جس میں
ریزرویشن کے تحت، جس میں
5% کے تحت، جس میں
15% کے تحت، جس میں
ریزرویشن کے تحت، جس میں

3. سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
10 جنوری 2012ء سے 14:00 بجے
08:30 بجے اور 14:00 بجے
اور 14:00 بجے اور 14:00 بجے
1000/- (تیس ہزار روپے)
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

4. قیمت لگانے کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
5 جنوری 2012ء سے 11:00 بجے
11:00 بجے اور 11:00 بجے
اور 11:00 بجے اور 11:00 بجے
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں
تعمیرات کے لیے سوسائٹی کے ریزرویشن کے تحت، جس میں

Ministry of Finance and Treasury
Malé, Republic of Maldives

Ref.No: (IUL)13-K/13/2012/61
Project Number: TEB/2012/18

INVITATION FOR BIDS

Subject: MAJOR OVERHAUL OF TWO VESSELS FITTED WITH MTU 2000 SERIES ENGINES

1. The Ministry of Finance and Treasury, on behalf of Maldives Police Service (the Employer), has decided to cancel the announcement (Ref No. (IUL) 13-K/13/2012/57) **MAJOR OVERHAUL OF TWO VESSELS**, due to a change in the scope of the project. The Ministry of Finance and Treasury, on behalf of Maldives Police Service, (the Employer), invites sealed bids from eligible and qualified local and foreign bidders for the **Major Overhaul of one vessel**.
2. A complete set of the Tender Documents may be obtained from Tender Evaluation Section of Ministry of Finance and Treasury, from **1st July 2012 to 09th July 2012** between **0830 hrs and 1400 hrs** on all working days, upon payment of a non-refundable fee of **MRF 1,000.00 (Maldivian Rufiyaa One Thousand)**.
3. Bidders may obtain further information from the following address,

Tender Evaluation Section
Ministry of Finance and Treasury,
Ameenee Magu,
Malé, Maldives,
Tel: (960) 3349107, (960) 3349106
Fax: (960) 3320706, (960) 3324432
E-Mail: tender@finance.gov.mv
4. The Bidder shall furnish a bid security of USD 3,000.00 (Three Thousand United States Dollars) which shall be valid for 28 days beyond the validity of the Bid.
4. 5. A pre-bid meeting will be held on **10th July 2012 at 1100 hrs** Maldivian time at the Ministry of Finance and Treasury.
6. Bids shall be valid for a period of 90 days from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 3 of this Invitation for Bids, on or before **1100 hrs** Maldivian time on **23rd July 2012**, at which time they will be opened in the presence of the Bidders who wish to attend.
7. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website www.finance.gov.mv.

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
ދާއިރާއެއްގެ ގެޒެޓް

(IUL)95-PM/1/2012/39 :ނަންބަރު

ރާއްޖޭގެ އިދާރާތަކާ ބެހޭ ގޮތުން

މި ޖަލީދުގައި 2 ވަނަ ބައިގައި 1 ވަނަ ބައިގެ ފަރާތްތަކުގެ އުސޫލުތަކާ ގުޅޭގޮތުން ރިޕްލައި ނުކުރާނެ ގޮތުގެ މަޢުލޫމާތު ދެއްކެވުމަށް ފަހުގައި،
(IUL)95-PM/1/2012/32 (27 ޖުލައި 2012) ގޮތުން ރިޕްލައި ނުކުރާނެ ގޮތުގެ މަޢުލޫމާތު ދެއްކެވުމަށް ފަހުގައި،

دسترسی است.

8- استرس‌سازان در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است. این فرآیند در 02 فوراً آغاز می‌شود. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است.

9- استرس‌سازان در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است.

10- استرس‌سازان در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است.

ر- دستورالعمل‌ها در 70 جلسه (از ساعت 12 تا 14) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

ر- جلسه‌ها در 30 جلسه (15 جلسه): در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است. این فرآیند در 15 جلسه (از ساعت 10 تا 12) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

11- در دستورالعمل‌ها در 8 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

12- دستورالعمل‌ها در 1 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

ر- جلسه‌ها در 15 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

ر- جلسه‌ها در 15 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

ر- جلسه‌ها در 15 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

ر- جلسه‌ها در 02 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است.

06 شماره 1433

فرآیندهای آموزشی

درخواست

شماره: (IUL)197-A2/01/2012/24

موضوع

فرآیندهای آموزشی در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است. این فرآیند در 19 جلسه (از ساعت 10:30 تا 12:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند.

در 05 جلسه (از ساعت 10:00 تا 11:30) در زمان وقوع بحران‌ها، نقش مهمی در کاهش آسیب‌ها و تسهیل فرآیند بازسازی دارند. این فرآیند شامل آموزش، مشاوره و حمایت‌های روانشناختی است.

08 شماره 1433

28 جلسه 2012

دعوى وقتى څرنگه لاس ته راځي
دعوى څرنگه لاس ته راځي

سره شمېر: (IUL) 213-MP/1/2012/1040

اړخونه

اړخونه څرنگه لاس ته راځي

د دعوى وقتى څرنگه لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي.

د دعوى وختى څرنگه لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي.

06 سکوندي شمېر 1433

26 څه شمېر 2012

د سرچينو څرنگه لاس ته راځي
د دعوى څرنگه لاس ته راځي

سره شمېر: (IUL)23-AP/1/2012/160

اړخونه

د سرچينو څرنگه لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي.

د دعوى وختى څرنگه لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي.

د سرچينو څرنگه لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي، د اړخونو ترمنځ د لاس ته راځي.

06 سکوندي شمېر 1433

26 څه شمېر 2012

Дирекция по архитектурно-планировочному проектированию
г. В.В. Грозный

№: А/138-ЕС2/1/2012/45

Аннотация

2010 года Архитектурно-планировочной дирекцией по архитектурно-планировочному проектированию города В.В. Грозный разработаны архитектурно-планировочные решения по проекту застройки территории площадью 1,2 гектара, расположенной по адресу: Республика Чечня, г. В.В. Грозный, микрорайон «Северный», квартал № 1, территория под застройку.

В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

Архитектурно-планировочные решения
проектирования территории
Дирекция по архитектурно-планировочному проектированию
г. В.В. Грозный

Фонд: 3004300 Ф.И.С.: 3004301
E-mail: engineering@housing.gov.mv

07 1433 3004301

27 3004301 2012

Договорное соглашение
г. В.В. Грозный

№: А/ADM-MPL/2012/96

Аннотация

Архитектурно-планировочные решения по проекту застройки территории площадью 1,2 гектара, расположенной по адресу: Республика Чечня, г. В.В. Грозный, микрорайон «Северный», квартал № 1, территория под застройку.

В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

Дирекция по архитектурно-планировочному проектированию
г. В.В. Грозный

№: А/13-K/13/2012/62

№: А/ТЕБ/2012/19

Аннотация

1. 1. 2010 года Архитектурно-планировочной дирекцией по архитектурно-планировочному проектированию города В.В. Грозный разработаны архитектурно-планировочные решения по проекту застройки территории площадью 1,2 гектара, расположенной по адресу: Республика Чечня, г. В.В. Грозный, микрорайон «Северный», квартал № 1, территория под застройку.

2. 2. В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

3. 3. В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

26 3004301 2012

3. 3. В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

В соответствии с требованиями Федерального закона от 28.12.2004 № 51-ФЗ «Об архитектурной деятельности в Российской Федерации» и Закона Республики Чечня от 11.11.2012 № 47-З «Об архитектурной деятельности в Республике Чечня» проектная документация по архитектурно-планировочным решениям должна быть рассмотрена в соответствии с требованиями Закона Республики Чечня от 11.11.2012 № 47-З и Закона Республики Чечня от 03.01.2012 № 11-З «Об архитектурной деятельности в Республике Чечня».

12 1433 3004301

02 3004301 2012

רפואת הילדים, תל אביב, מרכז הרפואה, תל אביב, ישראל
ד"ר יעקב גולן, מנהל המרכז

מס' תיק: (IUL)A-2012/18

החלטות

החלטות המועצה לביטוח סוציאלי ובריאות

מס' תיק: 6

מס' תיק: 1

מס' תיק: 7

החלטות המועצה לביטוח סוציאלי ובריאות, תל אביב, ישראל
מס' תיק: 6

מס' תיק: 1
מס' תיק: 7

מס' תיק: 6

מס' תיק: 1

מס' תיק: 7
מס' תיק: 6

מס' תיק: 1
מס' תיק: 7

מס' תיק: 6
מס' תיק: 1

08 סקנדלום 1433

27 ינואר 2012

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: (IUL)221-AF/221/2012/16

החלטות

מס' תיק: 6

מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 7

מס' תיק: HPSN-IL/2012/25

החלטות

מס' תיק: 6

מס' תיק: 1
מס' תיק: 7

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

07 סקנדלום 1433

27 ינואר 2012

מס' תיק: 6

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

מס' תיק: 6
מס' תיק: 1

07 סקנדלום 1433

27 ינואר 2012

انټرنیټ پوښتی وکولو
د خوا، پروفیسور پوښتی

سټوډنټ نمبر: IS/2012/18

د خوا
پروفیسور

انټرنیټ پوښتی وکولو

د 33 لومړیو څلورمه کلاس، لومړی کلاس
ټول 66 لومړیو کلاس له لومړي څخه پورته کولو.
د کلاس کونو لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 33 لومړیو کلاس له لومړي څخه پورته کولو
پورته کولو.

د کلاس له لومړي څخه پورته کولو
ټول 05 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 09 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 11:00 لومړیو کلاس له لومړي څخه پورته کولو

د لومړي کلاس له لومړي څخه پورته کولو
ټول 08 لومړیو کلاس له لومړي څخه پورته کولو

د کلاس له لومړي څخه پورته کولو
ټول IS/2012/16 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 1433 لومړیو کلاس له لومړي څخه پورته کولو

08 لومړیو کلاس

28 څلورمه

د خوا، پروفیسور پوښتی
د خوا، پروفیسور پوښتی

سټوډنټ نمبر: 116-B/IL/2012/19

د خوا
پروفیسور

انټرنیټ پوښتی وکولو

د کلاس له لومړي څخه پورته کولو
ټول 12 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 02 لومړیو کلاس له لومړي څخه پورته کولو

د کلاس له لومړي څخه پورته کولو
ټول 05 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 10 لومړیو کلاس له لومړي څخه پورته کولو

د کلاس له لومړي څخه پورته کولو
ټول 02 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 10:00 لومړیو کلاس له لومړي څخه پورته کولو

د کلاس له لومړي څخه پورته کولو
ټول 12 لومړیو کلاس له لومړي څخه پورته کولو

12 لومړیو کلاس

02 څلورمه

پوښتی وکولو
د خوا، پروفیسور پوښتی

سټوډنټ نمبر: TCL/IUL/12/1023

د خوا
پروفیسور

د کلاس له لومړي څخه پورته کولو
ټول 05 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 10 لومړیو کلاس له لومړي څخه پورته کولو
ټول 11 لومړیو کلاس له لومړي څخه پورته کولو

11 لومړیو کلاس

1 څلورمه

STATE TRADING ORGANIZATION PLC

Male', Republic of Maldives

Ref: 60-ADM/2012/178

Date: 28th June 2012

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC FOR CONSTRUCTION OF
PROPOSED 10-STORYED UMAR SHOPPING ARCADE BUILDING**

We invite local and international experienced parties who are interested in the subjected project to propose their proposals in accordance with the information provided by State Trading Organization Plc.

General Description

- Title:** Construction of Proposed 10-Storyed STO Umaru Shopping Arcade Building
- Participants:** All interested and reliable parties with industrial experience in construction of commercial buildings from local and international are most welcome. However, if the registering party(s) intends to submit their proposal as Joint Venture(s) (JVs'), it should be dully registered in the Ministry of Economic Development, Republic of Maldives.
- Scope of Work:** Construction of Proposed 10-Storyed STO Umaru Shopping Arcade Building in accordance with information provided by State Trading Organization Public Limited (STO).
- Organization of execution:** State Trading Organization Plc.
- Registration & Obtaining Bid Documents:** A complete set of bidding documents in English may be obtained after close of registration date upon payment of a non-refundable fee of MVR 2500.00 or equivalent in USD latest by **5th July 2012 at 1600hrs**. The method of payment shall be by cash at our whole sale center or cashier's check, direct deposit to our **US\$ account no. 7701-100471-001 SWIFT code: MALBMVMV at the Main Branch of Bank of Maldives PLC**.
- Issuance of bid documents:** A complete set of bidding documents in English will be issued to those who have registered under the subjected tender on **10th July 2012 to 12th July 2012**. Bid documents will be issued from **0900hrs to 1600hrs**.
- Pre-bid Meeting:** **17th July 2012 at 1100hrs** at the conference room of State Trading Organization PLC, Head Office Building
- Tender Opening:** Tender opening venue, conference room of State Trading Organization PLC, Head Office Building in the presence of bidders or their authorized representatives who choose to attend. Tender opening date will only be disclosed to the registered parties along with the bid documents
- Deliverables:** The contractor should submit all deliverables as stated in the contract and manage the entire project to ensure that the project is successfully delivered to the employer within schedule, cost, quality and safety parameters.

For further information, please contact STO Plc. on the below address.

STATE TRADING ORGANIZATION PLC

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives

Telephone: +960 33 44 333 / +960 33 44 391

Facsimile: +960 33 44 336

Contact person: Mr. Hussain Ali

E-mail Address: contracting@stomaldives.net

הודעה מס' H-2012/89A

הודעה על קבלת הצעות

הודעה זו מפרסמת את ההזדמנות לקבלת הצעות לביצוע עבודות שיפוץ והתקנת מערכת מיזוג אוויר במבנה המשרד החדש של חברת סטלco בע"מ, בכתובת: תל אביב, רחוב לוריא 14, קומה 14.30 (שטח של כ-1000 מ"ר).

ההזדמנות נפתחת למתעניינים ב-05 ביולי 2012 (שבת) בשעה 14:30. הצעות יקבלו עד יום זה בלבד.

הפרטים נמצאים בכתובת: www.stelco.com.mv

מס' 85

85 x / רחב / גובה

מס' 10

10 x / רחב / גובה

מס' 5

הפרטים נמצאים בכתובת: www.stelco.com.mv

הודעה על קבלת הצעות

סוגי עבודות בנייה ושיפוץ

הנדסה

(הודעה מס' H-2012/89A)

הודעה מס' H-2012/89A

הודעה זו מפרסמת את ההזדמנות לקבלת הצעות לביצוע עבודות שיפוץ והתקנת מערכת מיזוג אוויר במבנה המשרד החדש של חברת סטלco בע"מ, בכתובת: תל אביב, רחוב לוריא 14, קומה 10.30 (שטח של כ-1000 מ"ר).

ההזדמנות נפתחת למתעניינים ב-11 ביולי 2012 (שבת) בשעה 10:30. הצעות יקבלו עד יום זה בלבד.

סוג:

- הודעה זו מפרסמת את ההזדמנות לקבלת הצעות לביצוע עבודות שיפוץ והתקנת מערכת מיזוג אוויר במבנה המשרד החדש של חברת סטלco בע"מ, בכתובת: תל אביב, רחוב לוריא 14, קומה 10.30 (שטח של כ-1000 מ"ר).
- הודעה זו מפרסמת את ההזדמנות לקבלת הצעות לביצוע עבודות שיפוץ והתקנת מערכת מיזוג אוויר במבנה המשרד החדש של חברת סטלco בע"מ, בכתובת: תל אביב, רחוב לוריא 14, קומה 10.30 (שטח של כ-1000 מ"ר).
- הודעה זו מפרסמת את ההזדמנות לקבלת הצעות לביצוע עבודות שיפוץ והתקנת מערכת מיזוג אוויר במבנה המשרד החדש של חברת סטלco בע"מ, בכתובת: תל אביב, רחוב לוריא 14, קומה 10.30 (שטח של כ-1000 מ"ר).

12 שעות 1433

02 ביולי 2012

සමස්ත ප්‍රවේශන සඳහා විකුණුම් කොටසක්
 ඉදිරිපත් කිරීමට

H-2012/93 නිවැරදි සටහනක්

අන්තර්ජාතික රැගෙන ආවේණික තේරුම්

නිවැරදි කිරීමේ කොටසකට 23 වන අංකයේ 13 වන වර්ගයේ සඳහා රැගෙන ආවේණික තේරුම්
 2012 අංකයේ 12 වන වර්ගයේ සඳහා රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්
 සටහනක්.

නිවැරදි කිරීමේ කොටසකට 08 වන අංකයේ 2012 (අංකය) තේරුම් 14:30 වන
 නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්.

නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්

අංකය: 85 විකුණුම්

රැගෙන ආවේණික තේරුම් / රැගෙන ආවේණික තේරුම් $85 \times$

නිවැරදි කිරීමේ කොටසකට 10 විකුණුම්

රැගෙන ආවේණික තේරුම් / රැගෙන ආවේණික තේරුම් $10 \times$

නිවැරදි කිරීමේ කොටසකට 5 විකුණුම්

නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්.

අන්තර්ජාතික රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්

අංකය: 85 විකුණුම්

සමස්ත ප්‍රවේශන සඳහා විකුණුම් කොටසක්

(නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්)

H-2012/93 නිවැරදි සටහනක්

නිවැරදි කිරීමේ කොටසකට 12 වන අංකයේ 2012 ඉනික්ම කොටසේ 11:00 වන විට විකුණුම් කොටසක්
 තේරුම් කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක් විකුණුම් කොටසක්
 වන විට, නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්
 2012 ඉනික්ම කොටසේ 11:00 වන විට තේරුම් කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක්.

විකුණුම් කොටසක්:

- නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක් විකුණුම් කොටසක් විකුණුම් කොටසක්.
- නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක් විකුණුම් කොටසක් විකුණුම් කොටසක්.
- නිවැරදි කිරීමේ කොටසකට රැගෙන ආවේණික තේරුම් සඳහා විකුණුම් කොටසක් විකුණුම් කොටසක් විකුණුම් කොටසක්.
- විකුණුම් කොටසක් විකුණුම් කොටසක් විකුණුම් කොටසක් procurement@stelco-com-mv

12 වන කොටසේ 1433

02 වන අංකයේ 2012

සමාජ සේවකයන්ගේ සේවයේ
දායකත්වය

සංඛ්‍යා: 57-B/IU/2012/39

විෂය

සාරාංශය

සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
බාල සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
වැඩ කරමින් සිටින සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය

විෂයය: සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
2012 ජූනි 8 වන දින සවස 12:00 ට
2012 ජූනි 15 වන දින පෙරවර 14:00 ට

8 සවස 1433

28 ජූනි 2012

සමාජ සේවකයන්ගේ සේවයේ
දායකත්වය

සංඛ්‍යා: 171-FD(PU)/IUL/2012/54

විෂය

සාරාංශය

සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
බාල සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය

විෂයය: සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
2012 ජූනි 09 වන දින පෙරවර 12:00 ට
2012 ජූනි 16 වන දින පෙරවර 12:00 ට

12 සවස 1433

02 ජූනි 2012

සමාජ සේවකයන්ගේ සේවයේ
දායකත්වය

සංඛ්‍යා: 171-FD(PU)/IUL/2012/53

විෂය

සාරාංශය

සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
බාල සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය

විෂයය: සමාජ සේවකයන්ගේ සේවයේ දායකත්වය
2012 ජූනි 09 වන දින පෙරවර 13:00 ට
2012 ජූනි 16 වන දින පෙරවර 13:00 ට

12 සවස 1433

02 ජූනි 2012

דערשייבונג פון אונזער גוטנאמעניק
 דאָס פּראָצעדור.

שטובנומער: (IUL)22-PU/1/2012/92

האַנדלונג

אָרט און טאָג פֿון דער געזעצונג

דערשייבונג פון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 און, דער אָרט פֿאַר דער געזעצונג פֿעלדזשענער און קאַנטיקער זענען געווען דערשייבונג פֿון
 אונזער גוטנאמעניק (פֿעלדזשענער און קאַנטיקער זענען) 09 און 04 און אונזער גוטנאמעניק
 פֿעלדזשענער און קאַנטיקער זענען אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען (פֿעלדזשענער
 און קאַנטיקער זענען) 09 און 04 און אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען.

אָרט און טאָג פֿון דער געזעצונג	דאַטום און צייט פֿון דער געזעצונג
05טן יולי 2012 און פֿון דער צייט 14:00 און	09טן יולי 2012 און פֿון דער צייט 14:00 און

און דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען 3341436 שטובנומער
 09טן יולי 2012 און פֿון דער צייט 14:00 און

דאָס פּראָצעדור
 דאָס פּראָצעדור.

שטובנומער: (IUL) 425-CB/1/2012/127

האַנדלונג

דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן
 דערשייבונג פֿון אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען געווען געווארן.

און, דער אָרט פֿאַר דער געזעצונג פֿעלדזשענער און קאַנטיקער זענען געווען דערשייבונג פֿון
 אונזער גוטנאמעניק (פֿעלדזשענער און קאַנטיקער זענען) 15 און 13:30 און אונזער גוטנאמעניק
 פֿעלדזשענער און קאַנטיקער זענען אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען
 (פֿעלדזשענער און קאַנטיקער זענען) 15 און 13:35 און אונזער גוטנאמעניק פֿעלדזשענער
 און קאַנטיקער זענען אונזער גוטנאמעניק פֿעלדזשענער און קאַנטיקער זענען 7
 און פֿון דער צייט 14:00 און

7טן יולי 2012 און פֿון דער צייט 14:00 און

ճշմարիտ և անկասկածաբար
ճշմարիտ է:

Խնամարար: (IUL) 425-CB/1/2012/128

Դրույթ

Դրույթի համարը 5000 է և ճշմարիտ է
համարվում է:

Գոյ, Դավանող և Կրթության նախարարության
05 թվականի 05 հունիսի 2012 թվականի 11:30
ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
Դրույթի համարը 09 թվականի 09 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
ճշմարիտ և անկասկածաբար համարվում է:
Դրույթի համարը 09 թվականի 09 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ է:

Նախարարության և Կրթության նախարարության
ճշմարիտ և անկասկածաբար համարվում է:
Դրույթի համարը 09 թվականի 09 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ է:

08 հունիսի 2012
28 թվական

ճշմարիտ և անկասկածաբար
ճշմարիտ է:

Խնամարար: (IUL) 425-CB/1/2012/115

Դրույթ

Դրույթի համարը 5000 է և ճշմարիտ է
համարվում է:

Գոյ, Դավանող և Կրթության նախարարության
05 թվականի 05 հունիսի 2012 թվականի 09:00
ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
Դրույթի համարը 10 թվականի 10 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
ճշմարիտ և անկասկածաբար համարվում է:
Դրույթի համարը 10 թվականի 10 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ է:

Նախարարության և Կրթության նախարարության
ճշմարիտ և անկասկածաբար համարվում է:
Դրույթի համարը 10 թվականի 10 հունիսի 2012 թվականի
11:30 ճշմարիտ է:

08 հունիսի 2012
28 թվական

Դրույթի համարը 5000 է և ճշմարիտ է
համարվում է:

Խնամարար: (IUL)23-AP/1/2012/161

Դրույթ

Դրույթի համարը 5000 է և ճշմարիտ է
համարվում է:

Գոյ, Դավանող և Կրթության նախարարության
09 թվականի 09 հունիսի 2012 թվականի 10:00
ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
Դրույթի համարը 17 թվականի 17 հունիսի 2012 թվականի
10:00 ճշմարիտ և անկասկածաբար / ճշմարիտ է
ճշմարիտ և անկասկածաբար համարվում է:

Նախարարության և Կրթության նախարարության
ճշմարիտ և անկասկածաբար համարվում է:
Դրույթի համարը 17 թվականի 17 հունիսի 2012 թվականի
10:00 ճշմարիտ է:

08 հունիսի 2012
28 թվական

የኮሌጁ ኮሚሽን ሪፖርት
ኮሌጁ ኮሚሽን

መደብ: IUL)197-A2/01/2012/23

የጊዜ ሰሌዳ

የኮሌጁ ኮሚሽን ሪፖርት ለመግቢያ ለሰዓት በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት (IUL)197-A2/01/2012/19 (14 ጥቅም 2012) የጊዜ ሰሌዳ ይቀረጋል።
በሰኞ 09:30 ሰዓት ለመጀመሪያው ስብሰባ በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 05 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 11 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 10:30 ሰዓት ለሰዓተኛው ስብሰባ በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ ይቀረጋል።

07 መስመር 1433

27 ጥቅም 2012

የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ

የኮሌጁ ኮሚሽን ሪፖርት
የኮሌጁ ኮሚሽን ሪፖርት

ስልክ: 3345101 (960)

ፎካል: 3344091 (960)

መደብ: MNU-CA-FNP/2012/207

የጊዜ ሰሌዳ

የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ / የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ
የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ ለመግቢያ ለሰዓት በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 04 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 09 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 10:30 ሰዓት ለሰዓተኛው ስብሰባ በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ ይቀረጋል።

06 መስመር 1433

26 ጥቅም 2012

የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ

የኮሌጁ ኮሚሽን ሪፖርት
የኮሌጁ ኮሚሽን ሪፖርት

ስልክ: 3345101 (960)

ፎካል: 3344091 (960)

መደብ: MNU-CA-FNP/2012/206

የጊዜ ሰሌዳ

የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ / የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ
የኮሌጁ ኮሚሽን ሪፖርት ስራ ለመግቢያ ለሰዓት በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 04 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 09 ጥቅም 2012 ዓ.ም. በከተማው ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ 11:00 ሰዓት ለሰዓተኛው ስብሰባ በኮሌጁ ማኅበራዊ ግንባታ ስራ ትኩረት ለመስጠት ስራ ስላጠፍቶ ይቀረጋል።

06 መስመር 1433

26 ጥቅም 2012

ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ
 ದಯೆ ಮಾಡಿ ಕೃತಜ್ಞರಾಗುವುದು.

ಸಂಖ್ಯೆ: 170-AD/I/2012/12

ಅಧಿಕಾರ

ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ

ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ 170-AD/I/2012/10 ಸಂಖ್ಯೆ:

ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ 05 ಜುಲೈ 2012 ರಂದು

ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ 05 ಜುಲೈ 2012 ರಂದು

13:00 ಗಂಟೆಗೆ ನಿರ್ದೇಶಿಸಿರುವ ಕೃತಿಗಳನ್ನು ಖರೀದಿಸುವುದರ ಬಗ್ಗೆ.

#	Title	Author
1	The Law of Mortgages	K.S.Gopala Krishnan
2	The Law of PARTNERSHIP	P.C.Markanda
3	The Law of Arbitration and Conciliation (Book + CD)	Justice Dr. B.P.Saraf & Justice S.M.Jhunjhunwala
4	Handbook on Law of Promissory Notes	Pendyala Satyanarayana
5	Violation of Injunction & Civil Contempt	Ramesan & Prasad
6	Democracy, Human Rights and the Rule of Law - Essays in Honour of Nani Palkhivala	Venkat Iyer
7	Criminal Law	Harris
8	Law Relating to Weights & Measures	P.L.Malik
9	Business Law Including Company Law	S.S. Gulshan
10	Project Reports & Appraisals	H.P.S.Pahwa
11	Matrimonial Frauds (Based on Case Law and Author's Experiences)	S.L.Sagar
12	Law of Evidence in India, Pakistan, Bangladesh, Burma and Ceylon (in 4 Vols.)	Basu, revised by P. M. Bakshi
13	Judge Nagendra Singh of the World Court: His Contributions to the Development of Contemporary International Law	Prof. Govindaraj
14	Current Issues in Criminal Justice and Medical Law - A Critical Focus	S. V. Joga Rao
15	BAIL - Law & Practice	Justice M.R.Mallick
16	A Treatise on Anti-Corruption Laws in India	P.V.Ramakrishna
17	Cross Examination, Arguments & Instructive Trials (Civil & Criminal)	D.R.Prem, revised by Y.R.Rao (Advocate)
18	Law of EVIDENCE (in India, Pakistan, Bangladesh, Sri Lanka & Malaysia)	Batuk Lal
19	Law of Injunctions	G.S.Gupta, revised by P.M.Bakshi
20	Principles of Mohammedan Law	Dr. Nishi Purohit
21	Hints on Modern Advocacy - Cross Examination and Professional Ethics	S.C.Sarkar
22	Lectures on Criminal Procedure Code (Cr.P.C.)	Dr. Rega Surya Rao
23	Legal Theory	W.Friedmann
24	Code of Civil Procedure, 1908 (CPC)	Justice P.S.Narayana

25	Muslim Law of Marriage & Succession in India (A Critique with a Plea for Optional Civil Code)	Justice S.A.Kader
26	Lectures on Administrative Law	C.K.Takwani & M.C.Thakker, Foreword by Justice D.A.Desai
27	Law of CONTEMPT OF COURTS (with Law of Contempt of Parliament, State Assemblies and Public Servants)	Iyer, revised by Justice S.K.Mookerji
28	The Morality of Consent	Alexander Bickel
29	The Supreme Court and the Idea of Progress	Alexander Bickel
30	The Least Dangerous Branch - The Supreme Court at the Bar of Politics	Alexander Bickel
31	Co-Ownership, Joint Property and Partition	Sandeep Bhalla (Advocate)
32	The Narcotic Drugs & Psychotropic Substances Act	P.K.Jain (Judge, Delhi and Punjab High Courts)
33	Commentaries on Limitation Act	R.Mitra
34	Law of WILLS	P.S.Narayana (Advocate)
35	Code of Criminal Procedure (in 2 Vols.)	B.B.Mitra, revised by Justice S.R.Roy
36	Law of Execution	B.N.Banerjee, revised by Dr. R.G.Chaturvedi
37	Anticipatory Bail - Law & Practice	Narayan Laxmanrao
38	The Bar on Trial	Robert Hazell
39	Learning Legal Skills	Simon Lee & Marie Fox
40	Legal Research (Law Finding & Problem Solving)	Victor Tunkel
41	Alternative Dispute Resolution - What It is and How It Works	P.C.Rao & William Sheffield (Eds.)
42	Law Relating to Arbitration and Conciliation	M.A.Sujan
43	BANKING Law in Theory & Practice (in 3 Vols.)	S.N.Gupta, revised by Rajesh Narain Gupta & Sanjay Gupta (Advocates)
44	The Law and Practice of Banking (English Law) (in 2 Vols.)	J.M.Holden
45	Law Relating to Building Contracts	M.A.Sujan
46	An Introduction to the Study of the Law of the Constitution	A.V.Dicey
47	Cases in Constitutional Law	Keir & Lawson
48	Judicial Review and the Law of the Constitution	Sylvia Snowiss
49	Common Man's Guide to Consumer Protection Law	Y.V.Rao
50	Law Relating to INSURANCE (with Special Reference to Consumer Protection Law)	R.M.Vats
51	Administrative Law	S.P.Sathe
52	Judicial Dictionary	Justice L.P.Singh & P.K.Majumdar
53	Promissory Notes - Law, Practice & Procedure	Gupta
54	Women, Law & Social Change	Shamsuddin Shams
55	Dictionary of Banking	G.Klein
56	The Pocket Law Lexicon	A.W.Motion
57	Environmental Law	Stuart Bell & Donald McGillivray
58	Evidence	Peter Murphy
59	Law of Fraud & Mistake	Kerr
60	LEGAL FICTIONS (Combined Edition of 3 Books)	A.Laurence Polak
61	Commercial Exploitation of Intellectual Property	Pearson & Miller
62	JURISPRUDENCE - The Philosophy and Method of Law	Edgar Bodenheimer

63	Law in a Changing Society	W.Friedmann
64	The Morality of Law	L.L.Fuller
65	An Introduction to the Philosophy of Law	Roscoe Pound
66	Civil Pleadings & Practice (Along with Model Forms)	Justice P.S.Narayana
67	Law Relating to Human Rights	Asia Law House
68	Law of Defamation, Damages & Malicious Prosecution (Civil & Criminal)	B.N.Mehrotra
69	Natural Justice	Paul Jackson
70	Guide to Company Law Procedures (Vol.3)	M.C.Bhandari
71	Law of Affidavits	P.M.Bakshi
72	Commentary on Sexual Offences (with Special Reference to the Law of Rape)	R.Dayal
73	Concise LAW Dictionary with Legal Maxims, Latin Terms, Words & Phrases	P.Ramanatha Aiyar, revised by Justice Y.V.Chandrachud
74	The Code of Civil Procedure - Including Civil leadings	S.N.Singh
75	Mohammedan Law	Aqil Ahmad, revised by Dr. I.A.Khan
76	Law of ARBITRATION & Conciliation - Practice and Procedure	Justice S.K.Chawla
77	Law of Easements & Licences	L.C.Goyle, revised by S.A.Kader
78	Jurisprudence - Legal Theory	Dr. B.N.Mani Tripathi
79	The Transfer of Property Act	Dr. S.N.Shukla
80	Principles of Equity with Trusts and Specific Relief	M.P.Tandon
81	Public International Law	M.P.Tandon
82	Law of Pleadings & Conveyancing	M.K.Majumdar
83	Criminology & Criminal Administration	Dr. S.S.Srivastava
84	The Law of INDUSTRIAL DISPUTES (in 2 Vols.)	O.P.Malhotra
85	The Law of International Institutions	D.W.Bowett
86	Introduction to Administrative Law	Prof. Neil Hawke & Neil Parpworth
87	Administrative Law	P.P.Craig
88	Advocacy (Legal Practice Handbook)	Avrom Sherr
89	Learning Legal Rules	Holland & Webb
90	Golden Rules of Advocacy	Keith Evans
91	The Lawyers Quotation Book - A Legal Companion	John Reay-Smith (Ed.)
92	Law of Maintenance - An Empirical Study	Jaya Sagade
93	A History of Islamic Law	N.J.Coulson
94	An Introduction to Islamic Law	Joseph Schacht
95	Sale & Purchase of PROPERTIES - A Legal Guide (with Model Drafts)	V.L.Madan (Advocate)
96	The Law of Torts	Salmond & Heuston
97	The Law of Land Acquisition and Compensation	Sanjiva Row, edited by Justice K.Shanmukham
98	The Law of WAKFS: An Analytical and Critical Study	Justice S.A.Kader
99	Religion, Law and the State in India	Prof. J.D.M.Derrett
100	The Art of a Lawyer	Justice B.Malik, Foreword by M.Hidayatullah (Former Vice President of India)
101	Law of PUBLIC PREMISES	Tiwari & Kumar, revised by Ashwani Kumar
102	Jurisprudence Explained	Hijam N.K.Singh
103	Legal System and Lawyers	Julius Stone

104	Social Dimensions of Law & Justice	Julius Stone
105	In the Wonderland of Law - Real Case Stories	Justice O.C.Reddy
106	Forensic Science in Criminal Investigation & Trials	Dr. B.R.Sharma
107	Law Relating to Women & Their Rights	J. P. Bhatnagar & Ejaz Ahmad
108	Commentaries on Cantonment Laws	Seth
109	Cantonment Laws (in 2 Volumes)	J.P.Mittal
110	International Human Rights Documents	P.R.Ghandhi
111	ARBITRATION Agreements & Awards (Law of International and Domestic Arbitration)	Ashwinie Kumar Bansal (Advocate, Supreme Court of India)
112	Crime, Prosecution & Defence Investigators Guide	Sukhdev Kohli (Advocate), revised by V.P.Srivastava
113	Law & Techniques Relating to Identification of Handwriting, Finger Prints, Foot Prints and Detection of Forgeries	B.L.Saxena
114	Supreme Court on Disciplinary Proceedings	D.V.S.R.Prabhakar Rao
115	Law of Discharge and Dismissal	D.R.K.Rao (Asst. Labour Commissioner)
116	Crimes Against Women and Protective Laws	Dr. Shobha Saxena
117	Criminal Jurisprudence and Law of Insanity	M.Malhotra
118	Laws Relating to Co-operative Societies - A Commentary	Rish Pal Nainta
119	The Right to Self Determination in International Law	B.C.Nirmal
120	Transfer & Transmission of Shares & Debentures	Dr. K.R.Chandratre
121	Philosophy of Law - An Introduction to Jurisprudence	Murphy & Coleman
122	Human Rights and the Law - National & Global Perspective	Chitnis, Madan & Hirani
123	COMPANY LAW	Dr. Avtar Singh
124	Law of CARRIAGE (Air, Land & Sea)	Dr. Avtar Singh
125	Administrative Law	I.P.Massey
126	Law of WRITS (in 2 Vols.)	V.G.Ramachandran, revised by Justice C.K.Thakker & M.C.Thakker
127	Law of Evidence	Vepa P.Sarathi
128	Law of INSOLVENCY	Dr. Avtar Singh
129	Studies in Jurisprudence and Legal Theory	Dr. N.V.Paranjape
130	Corrupt Practices in Election Law	K.C.Sunny
131	Murder Trials	Gupta
132	Commentary on Consumer Protection Act	Sukhdev Aggarwal
133	Law of Damages and Compensation (in 3 Vols.)	C.Kameshwara Rao
134	Law of Fundamental Rights	Chaudhary & Chaturvedi
135	LAW LEXICON with Legal Maxims (in 4 Vols.)	Venkataramaiya
136	Commentaries on MOHAMMEDAN Law	B.R.Verma, with a Foreword by Justice S.R.Alam
137	Law of Arms & Explosives	Saxena & Gaur
138	CRIMINAL TRIALS with Powers & Duties of Court and Functioning of Police and Prosecuting Agencies	B.Malik
139	Commentaries on Code of Criminal Procedure (in 2 Vols.)	Sir John Woodroffe
140	Commentaries on Terrorist Laws	Malik
141	BUSINESS LAWS: One Should Know	Nabhi's Board of Editors

142	How to Choose Your Lawyer	Rajesh Talwar
143	The Literature of the Law (A Thoughtful Entertainment for Lawyers and Others)	Brian Harris
144	Law of Contract	Aytar Singh
145	Law of TRADE MARKS & Geographical Indications - Law, Practice & Procedure	K.C.Kailasam & Ramu Vedaraman
146	The Law Relating to Computers and the Internet	Rahul Matthan
147	A Theory of Justice	John Rawls
148	A Manual of International Law	Georg Schwarzenberger
149	Manual of Public Safety Laws	C.S.Lal
150	Encyclopaedia on Environment Protection and Pollution Laws (in 2 Vols.)	Lal, revised by Alpana Poddar (Advocate)
151	Guide to Company Law Procedures with Corporate Governance & E-Filing (in 4 Vols.)	M.C.Bhandari, revised by G.B.Rao
152	The Majority Act, 1875	Universal Law Publishing Co.
153	Noise Pollution - Laws & Remedies	Justice B.P.Baherjee
154	A Study of Industrial Law	G.M.Kothari, G.B.Rao & C.R.Rao
155	Police Investigations - Procedural Dimensions, Law & Methods	Kamal Saini (SSP, J & K)
156	Industrial Jurisprudence	S.N.Johri
157	Criminal Investigation	Dr. Hans Gross, revised by Richard Leofric Jackson
158	Women and Law	Raj Kumar
159	Basic Documents on International Human Rights and Refugee Laws	Manoj Kumar Sinha
160	Handbook of Arbitration in Construction Contracts	R.A.Sharma
161	Law, Justice and Company Affairs	Satish Tiwari
162	Contemporary Social Problems and the Law	Dr. Prabhat Chandra Tripathy
163	Law Relating to Electricity	Shiva Gopal, revised by V.K.Mehrotra
164	Constitutions of the World (in 2 Vols.)	M.V.Pylee
165	University Education Administration and the Law	Prof. Anirudh Prasad
166	Imagining the Law - Common Law and the Foundation of the American Legal System	Norman F.Cantor
167	Industrial Discipline and Natural Justice	D.V.S.R.Prabhakar Rao
168	Jurisprudence - Legal Theory	M.P.Tandon
169	Murphy's Law Book Two: More Reasons Why Things Go Wrong	Murphy, revised by Arthur Bloch
170	Lectures on Torts and Consumer Protection Laws	Dr. Rega Surya Rao
171	BANK FRAUDS - Prevention and Detection (Including Computer and Credit Card Crimes)	Dr. B.R.Sharma
172	Handbook of INSURANCE Laws	Kumar
173	Media Law	Prof. Peter Carey
174	Schmitthoff's Export Trade - The Law and Practice of International Trade	Schmitthoff, revised by Leo D'Arcy, Carole Murray & Barbara Cleave
175	Sociology for Law Students	T.K.Oommen & C.N.Venugopal
176	Law of Domestic Violence (A User's Manual for Women)	Indira Jaising (The Lawyers Collective)
177	The Law of CONTEMPT	Samaraditya Pal

178	Administrative Law	Dr. Tushar Kanti Saha
179	United Nations - Framework and Rule of Law	Bhavana Udara & Sujatha Ramcharit
180	Law Relating to Confession and Dying Declaration	J.C.Desai (Advocate)
181	Industrial and Labour Laws (in 2 Vols.)	Anil Sachdeva
182	Whither Laws and Justice	Justice K.Veerawami
183	Concise Legal Research	Robert Watt
184	Legal & Commercial Dictionary	S.D.Mitra, revised by Tapash Gan Choudhury
185	International Law Documents	P.K.Das (Ed.)
186	Textbook of Criminal Law	Glanville Williams
187	Law Relating to Prevention of Terrorism	Dr. Surat Singh & Hemraj Singh
188	Opinion Writing	Inns of Court School of Law, City Univ., London
189	Maxwell on the Interpretation of Statutes	Maxwell, revised by P. St. J.Langan
190	Crime, Law and Police Science	James Vadackumchery
191	Constitutional and Administrative Law	A.W.Bradley & K.D.Ewing
192	Law of Obligations and Legal Remedies	Prof. Geoffrey Samuel
193	CRIMINOLOGY	Larry Siegel
194	An Introduction to Criminological Theory	Roger Hopkins Burke
195	Guide to CONTRACT LABOUR	S.Krishnamurthi
196	Studies in INTERNATIONAL LAW and History - An Asian Perspective	Prof. R.P.Anand (Martinus Nijhoff Publishers, Boston)
197	A Textbook of Business Law	Gogna
198	The Outlines of MARITIME LAW	Dr. S.P.Gupta
199	NEGOTIATIONS - Negotiation Skills, Negotiation Language, Evaluation Checklists	Anne Laws, for Summertown Publishing, UK
200	WRITING SKILLS	Anne Laws, for Summertown Publishing, UK
201	Law Relating to Power of Attorney Holders	G.L.Verma
202	Law & Economics	Robert Cooter & Thomas Ulen
203	Corporate Laws - Administration and Management	N.K.Jain
204	Law Relating to ARREST, Remand and BAIL	S.K.Malhotra
205	Concept of Islamic Law	Arif Ali Khan (Ed.)
206	Family Law in Islam	Arif Ali Khan (Ed.)
207	Religious Philosophy of Islam	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
208	Perception of Islamic Philosophy	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
209	Law of Waqf in Islam	Tauqir Mohammad Khan (Ed.)
210	History of Islamic Philosophy	M.R.K.Afridi & Dr. Arif Ali Khan (Eds.)
211	International ARBITRATION Law & Practice	Mauro Rubino-Sammartano
212	Comparative International Commercial ARBITRATION	Julian D.M.Lew, Loukas A.Mistelis & Stefan M.Kroll
213	The Law of TRUSTS	L.C.Goyle, revised by M.R.Mallick
214	Maritime Jurisdiction and Admiralty Law in India (Shipping Law Series)	Samareshwar Mahanty (Advocate)
215	Media Law and Ethics	M.Neelamalar
216	Shakespeare and the Law	Paul Raffield & Gary Watt (Eds.)
217	A Textbook of Company Law (Corporate Law)	P.P.S.Gogna
218	A Textbook of Mercantile Law (Commercial Law)	P.P.S. Gogna
219	Evaluation of Evidence	N.K.Acharya (Advocate)

כבודו של השר
המזכיר הכללי

מס' תעודת: BML/ADMIN-BID/2012/047

התקנת מערכת

התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 20

Pano Zero Client G2

Finishes: Matte Black

I/O Ports: Four USB 2.0 ports

Video Display Output: Primary DVI or VGA monitor, secondary DVI monitor with optional Dual Monitor cable

Networking: 10/100 Base-T Fast Ethernet twisted pair (RJ-45)

Analog Audio: Internal speaker and 3.5mm iPhone compatible TRRS jack

Regulatory Compliance: RF Interference: FCC Class A, CE, RoHS Compliant

Power Adapter: Worldwide auto-sensing 100-240 VAC, 50/60 Hz

With

19" LCD Monitor Black

Keyboard: USB Full Sized Windows Keyboard (US Layout), Color: Black

Mouse: USB 2-Button Optical Mouse, Color: Black

התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 04
התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 07
התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 10:00

08 סכום כולל 1433

28 יוני 2012

משרד המבחן
המזכיר הכללי

מס' תעודת: (IUL)CHSE-SMT/1/2012/25

התקנת מערכת

התקנת מערכת מחשבים וציוד אחרים

התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 50
התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 10:00
התקנת מערכת מחשבים וציוד אחרים במסגרת פרויקט מס' 10:00

06 סכום כולל 1433

26 יוני 2012

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت

9914305

6800004

info@southcentrlutilities.com

Reference No: OPD/2012/74

Date: 2nd July 2012

سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

Item	Qty	Unit	.Part No	Description
1	20	No's	120Amp	Battery
2	6	No's	150Amp	Battery
3	9	No's	75Amp	Battery
4	4	No's	200Amp	Battery

سہولت سہولت سہولت سہولت سہولت سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت

JS-B /2012 /46

سہولت

سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

JS-B /2012/ 44

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

1433

2012

سہولت سہولت

سہولت سہولت سہولت

(IUL)GS56/2012/21

سہولت

سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

سہولت سہولت سہولت سہولت سہولت

1433

2012

සමස්ත මුදල් ගෙවීම් කිරීමේ කාර්යය

මුදල්, පුද්ගලික

දුරකථන: 9914305

ෆැක්ස්: 6800004

වෙබ් අඩවිය: info@southcentrlutilities.com

Reference No: OPD/2012/75

Date: 2nd July 2012

මුදල් ගෙවීම් කිරීමේ කාර්යය

මෙහි ඇති කර ඇති මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධව විමසීම සඳහා සම්බන්ධ කර ගන්න.

DETAILS:

මුදල්

Item	Qty	Unit	Part No.	Description
1	45	Nos	TN-2150	Toner (Brother, PrinterMFC7340)
2	10	Nos	328	Cartridge (Canon)
3	5	Nos	D109S	Toner (Samsung, Printer SCX-4300)
4	7	No's	CE285A / 85A	Toner (HP Laser jet, PrinterM1132 MFP)
5	5	No's	4521D3	Toner (Samsung, Printer SCX-4521F)
6	1	Nos	A264, Black	Toner(Printer Dell1320c)
	1	Nos	A265, Cyan	Toner(Printer Dell1320c)
	1	Nos	A266,Magenta	Toner(Printer Dell1320c)
	1	Nos	A267, Yellow	Toner(Printer Dell1320c)
7	3	Nos	MLT-D101S	Toner (Samsung,SCX-3405FW)

මුදල් ගෙවීම් කිරීමේ කාර්යය

<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල්
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය
<ul style="list-style-type: none"> මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සඳහා මුදල් ගෙවීම් කිරීමේ කාර්යය සම්බන්ධ කර ගන්න. 	මුදල් ගෙවීම් කිරීමේ කාර්යය

සමස්ත සම්පූර්ණ කටයුතු සඳහා

සා.ග.ප. පුනර්කේතන

දුරකථන: 9914305

ෆැක්ස්: 6800004

විද්‍යාලය: info@southcentrlutilities.com

Reference No: OPD/2012/76

Date: 2nd July 2012

සමස්ත සම්පූර්ණ කටයුතු

හි සමස්ත කටයුතු සම්පූර්ණ කිරීමේදී පිළියෙවීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.

DETAILS OF THE GENERATOR:

Engine Model Name: Cummins

Engine Model No: 6BT5.9-G2-1

Engine Serial No: 62459135

Laamu. Kunahandhoo Power House

ස. පුනර්කේතන විදුලි බලාගාරය

Item	Qty	Unit	Part No.	Description
1	1	Nos		Radiator

සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක

•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	අයි:
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.
•	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.	සමස්ත කටයුතු සඳහා වූ ප්‍රතිපෝෂක ලබා දීමට සූදානම් කර ඇති කාර්ය මණ්ඩලයන් මෙහි සඳහන් වේ.

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ވަނީ ބަޔާންކުރި އެ ދަތުރު ހަލާކުވާނެކަން.

(ރ) ހުޅުވާލުމުގެ ދަތުރު:	65 ޖެނަރޭޓަރ (ކަތުގެ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.)
	00 - 30 ޖެނަރޭޓަރ:
	31 - 60 ޖެނަރޭޓަރ:
	61 - 90 ޖެނަރޭޓަރ:
(ސ) ޔުޅުމުގެ ދަތުރު:	00 - 30 ޖެނަރޭޓަރ:
	31 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު: 05 ޖެނަރޭޓަރ
(ޖ) ޕްލާން ޔުޅުމުގެ ދަތުރު:	05 ޖެނަރޭޓަރ (ކަތުގެ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.)

Procurement & Logistic Department
Upper South Utilities Limited
 Port Complex, 6th Floor
 Hilaalee Magu,
 Maafannu,
 Male'
 Tel: (960) 3331852, Fax: (960) 3317104
 Mobile: 9911618
 E-mail: procurement@usulmaldives.com

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން. 8 ޖެނަރޭޓަރ 2:00 ގައި ހުޅުވާލެވޭނެކަން.

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން. ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން. ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން. ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން. ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.
 ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.

Reference No: OPD/2012/61
 Date: 2nd July 2012

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.

ޖެނަރޭޓަރ ހުޅުވާލުމުގެ ދަތުރު ހަލާކުވާނެކަން ބަޔާންކުރިކަން ސަ ޖެނަރޭޓަރ ބަޔާންކުރިކަން.

DETAILS OF THE GENERATOR:
 Engine Model Name: Cummins
 Engine Model No: NTA855G2
 Engine Serial No: 30316192

רִבֵּי אֲרָרִים מְסֻרִים בְּיַד הַמֶּלֶךְ
לֹא יִמָּוְטוּ. תְּפִלָּתְךָ יְהוָה.

בְּשֵׁם הַמֶּלֶךְ הַיָּדוֹם, אֲנִי מְסַבֵּר לְךָ
HPSN-IL/2012/26: מְסֻרֵי

אֲרָרִים

אֲרָרִים מְסֻרִים מְסֻרִים.

בְּ יוֹם הַמִּשְׁפָּט 01 מְסֻרֵי וְעַד 02 מְסֻרֵי
וְעַד 03 מְסֻרֵי וְעַד הַמִּשְׁפָּט מְסֻרֵי
מְסֻרֵי רִבֵּי אֲרָרִים מְסֻרֵי HPSN-IL/2012/24
(11 יָנוּאַר 2012) רִבֵּי אֲרָרִים מְסֻרֵי
וְעַד אֲרָרִים מְסֻרֵי אֲרָרִים מְסֻרֵי רִבֵּי אֲרָרִים
מְסֻרֵי, בְּ יוֹם הַמִּשְׁפָּט 01 מְסֻרֵי וְעַד 02 מְסֻרֵי
וְעַד 03 מְסֻרֵי וְעַד הַמִּשְׁפָּט מְסֻרֵי
מְסֻרֵי רִבֵּי אֲרָרִים מְסֻרֵי אֲרָרִים מְסֻרֵי.

וְעַד, בְּ יוֹם הַמִּשְׁפָּט מְסֻרֵי וְעַד 04 יוֹם הַמִּשְׁפָּט
2012 וְעַד תְּפִלָּתְךָ יְהוָה 11:00 אֲנִי מְסַבֵּר לְךָ
רִבֵּי אֲרָרִים מְסֻרִים בְּיַד הַמֶּלֶךְ
דְּחַיִּים מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
רִבֵּי אֲרָרִים מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
10 יוֹם הַמִּשְׁפָּט 2012 וְעַד אֲרָרִים מְסֻרֵי 11:00 אֲנִי
בְּ יוֹם הַמִּשְׁפָּט אֲרָרִים מְסֻרֵי רִבֵּי אֲרָרִים מְסֻרֵי.

אֲנִי מְסַבֵּר לְךָ אֲרָרִים מְסֻרֵי רִבֵּי אֲרָרִים מְסֻרֵי
אֲנִי מְסַבֵּר לְךָ אֲרָרִים מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
וְעַד אֲרָרִים מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
וְעַד אֲרָרִים מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ.

07 מְסֻרֵי 1433
27 יָנוּאַר 2012

בְּשֵׁם הַמֶּלֶךְ הַיָּדוֹם
בְּשֵׁם הַמֶּלֶךְ הַיָּדוֹם אֲנִי מְסַבֵּר לְךָ
דְּחַיִּים תְּפִלָּתְךָ יְהוָה.

69-RA/IL/2012/18: מְסֻרֵי

אֲרָרִים

אֲרָרִים מְסֻרִים מְסֻרִים.

בְּ יוֹם הַמִּשְׁפָּט אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
וְעַד מְסֻרֵי מְסֻרֵי מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ (אֲרָרִים מְסֻרֵי
וְעַד מְסֻרֵי) אֲנִי מְסַבֵּר לְךָ יְסֻרֵי מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ.

Model No 13AO77TS333
Engine 18.5hp Briggs & Stratton® engine
Transmission Vari-Speed - Shift-On-The-Go 7 Speed
Front Axle Steel
Deck Width 107cm (42") side dischrge cutting deck
Front Tyres 15" x 6"
Rear Tyres 20" x 8"
PTO Manual
OCR Standard OCR (Operator Controlled Reverse)
Deck Wash N/A
Fuel Capacity 5.7 litres
Seat Meium Back
Mulching Kit Optional
Block Size Blocks up to 8000m² (2 acres)
Owner's Manual 18/42 Rover Raider Ride On Mower Owner's Manual

וְעַד, בְּ יוֹם הַמִּשְׁפָּט מְסֻרֵי וְעַד 08 יוֹם הַמִּשְׁפָּט
2012 וְעַד תְּפִלָּתְךָ יְהוָה 11:00 אֲנִי מְסַבֵּר לְךָ
וְעַד 11 יוֹם הַמִּשְׁפָּט מְסֻרֵי אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
מְסֻרֵי מְסֻרֵי מְסֻרֵי, 17 יוֹם הַמִּשְׁפָּט 2012 וְעַד אֲנִי מְסַבֵּר לְךָ
11:00 אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ.

08 מְסֻרֵי 1433
28 יוֹם הַמִּשְׁפָּט 2012

דְּחַיִּים וְעַד אֲנִי מְסַבֵּר לְךָ
דְּחַיִּים תְּפִלָּתְךָ יְהוָה

(IUL)14-A3/1/2012/28: מְסֻרֵי

אֲרָרִים

בְּ יוֹם הַמִּשְׁפָּט אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
וְעַד אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ

וְעַד, בְּ יוֹם הַמִּשְׁפָּט אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
2012 וְעַד תְּפִלָּתְךָ יְהוָה 10:30 אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
10:30 אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ
וְעַד אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ אֲנִי מְסַבֵּר לְךָ

08 מְסֻרֵי 1433
28 יָנוּאַר 2012

State Electric Company Ltd.

Ref No: H-2012/56B

02.07.2012

Request for Quotations

State Electric Company Limited (STELCO) wishes to re-tender the Supply of Items Ref no: H-2012/56A dated 14/05/2012 as change in the requirement. Interested and eligible parties shall submit their quotations in compliance with the following specification(s).

This request for Quotation is open for both local and international bidders.

Item	Description:	Qty
1	Mobil Rarus429 (20litre container)	3 NOS
2	Acid free High temperature grease (20Litre container)	1 NOS
3	Mattei Rotoroil 8000 (5 gallon container)	2 NOS

• **Quotation shall indicate the following:**

- **Price**

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s)**: All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment**: 100% upon delivery within 30 working days.

- **Payment terms**: Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity**: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details**: Shall submit company profile, registration copy and contact details.

- **Important Note**: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department
State Electric Company Limited.
Ref. no: H-2012/56B

- All sealed quotations shall reach STELCO head office on or before **Tuesday, 10th July 2012, 11:30hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening:**

Quotation shall be opened on **Tuesday, 10th July 2012, 11:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department
State Electric Company Limited.
Ameenee Magu, Male', 20349
Republic of Maldives
Tel: (960) 333 8122
Fax: (960) 332 7036
E-mail: procurement@stelco.com.mv.

- This request for quotation is also published in STELCO website www.stelco.com.mv

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
ގެޒެޓް ނުވަތަ ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނެއް

ސަރުކާރުގެ ނަމުގައި: H-2012/94

ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނާ ގުޅިގެން ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނެއް

މި ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނައިގައި ބަޔާންކޮށްފައިވާ ނިޔަންކަން ފުރިހަމަކުރުމަށް ފޯމިއުލާޝަން ހަދާނެ ބޭފުޅުންނަށް މި ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނையை ހިޔާފައި ނެގުމަށް ފޯމިއުލާޝަން ހަދާން ޖެހޭނެ ގޮތް ބަޔާންކޮށްފައި ވެއެވެ.
މި ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނައިގައި ބަޔާންކޮށްފައިވާ ނިޔަންކަން ފުރިހަމަކުރުމަށް ފޯމިއުލާޝަން ހަދާނެ ބޭފުޅުންނަށް މި ނިޔަންކަން ދަންނަވާ ފޮޑުވަނையை ހިޔާފައި ނެގުމަށް ފޯމިއުލާޝަން ހަދާން ޖެހޭނެ ގޮތް ބަޔާންކޮށްފައި ވެއެވެ.

State Electric Company Ltd.

Ref No: H-2012/94

02.07.2012

Request for Quotations

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

This request for Quotation is open for both local and international bidders.

Item	Description:	Qty
1	Nalfleet Nalcool 2000 (230kg drum)	8 NOS

• **Quotation shall indicate the following:**

- **Price**

* Door Step Delivery Price

OR

* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s)**: All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment**: 100% upon delivery within 30 working days.

- **Payment terms**: Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity**: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details**: Shall submit company profile, registration copy and contact details.

- **Important Note**: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

Տրամադրություններ:

- Տեղեկության և գնումների մասին հարցերի ներկայացումը ընդհանուր առմամբ ընդհանուր է:
- Տեղեկության հարցումները՝ անհատապես:
- Ենթանկատելի տեղեկություններ:
- Տրամադրությունների մասին հարցերը ընդհանուր առմամբ 30 օրը նախքան դրանց ներդրումը:
- Ներդրումների ընդունումը (Ներդրումների ներկայացումը, Ներդրումների բացահայտումը, Ենթանկատելի տեղեկությունների ներկայացումը և ընդունումը) միայն է:
- Երբեք չեն հրավիրվում ևս չեն կատարվում հրավիրված ընդունումները:

Երկարացված ժամանակահատվածներ:

հարցեր: 75 րոպե

հարցում հարցումների և ընդունումների / ընդունումների x 75

Երբեք: 20 րոպե

հարցում հարցումների և ընդունումների / ընդունումների x 20

Երբեք: 5 րոպե

Երբեք չեն հրավիրվում ևս չեն կատարվում հրավիրված ընդունումները:

Ներդրումների ընդունումը ներդրումների հարցումների և ընդունումների մասին:

և՛ ընդունումների հարցումներ

տեղեկություններ, արտաբերված ընդունումների հարցումներ

Հանձնարարությունների մասին: H-2012/56B

Մեզ ներդրումներ: Ինքնուրույն ընդունումներ հարցումների 10 օրը 2012 թ. մարտի 21-ին 11:30 և տեղեկության և ընդունումների հարցումների մասին:

հարցումների մասին տեղեկություններ հարցումների և ընդունումների մասին հարցումները և ընդունումները միայն է:

Չ, և ընդունումները չեն կատարվում ևս չեն կատարվում հարցումների 10 օրը 2012 թ. մարտի 21-ին 11:30 և ընդունումների մասին:

Ներդրումների ընդունումները:

Երբեք:

- Երբեք չեն կատարվում ընդունումները, և ընդունումները չեն կատարվում հարցումների մասին տեղեկությունները և ընդունումները միայն է:
- Երբեք չեն կատարվում ընդունումները, և ընդունումները չեն կատարվում հարցումների մասին տեղեկությունները և ընդունումները միայն է:

Ինքնուրույն ընդունումները հարցումների և ընդունումների մասին տեղեկությունները և ընդունումները միայն է 3338122 / 3338124 / 3338121 հարցումների մասին:

Հարցումները և ընդունումները միայն է procurement@stelco-com-mv և ընդունումները:

12 օրը 1433

02 օրը 2012

- ڇڏڻ کان پوءِ ٻيهر ڏانهن موٽڻ.

- ٻيهر ڏانهن موٽڻ.

ڏانهن موٽڻ	ڏانهن موٽڻ	ڏانهن موٽڻ	ڏانهن موٽڻ
10	100/- ٽيڪس	6 ٽيڪس 6 ٽيڪس	15 ڇوڪر 2012 - 30 ڇوڪر 2012

ٽيڪس

ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ / ڏانهن موٽڻ ڏانهن موٽڻ:

1. ٽيڪس ٽيڪس 2 ڏانهن موٽڻ ڏانهن موٽڻ " ڏانهن موٽڻ ڏانهن موٽڻ، ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ
2. ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ، ڏانهن موٽڻ ڏانهن موٽڻ.

ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ 3004345, 3004373 ڏانهن موٽڻ ڏانهن موٽڻ. (ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ 12 ڏانهن موٽڻ 2012 ڏانهن موٽڻ.

ٽيڪس: 10 ڏانهن موٽڻ 2012 ڏانهن موٽڻ 12:00 ڏانهن موٽڻ

ڏانهن موٽڻ

- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ (ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ)
- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ
- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ (ڏانهن موٽڻ ڏانهن موٽڻ) ڏانهن موٽڻ ڏانهن موٽڻ (ڏانهن موٽڻ ڏانهن موٽڻ)
- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ
- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ
- ❖ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ ڏانهن موٽڻ

08 ٽيڪس 1433

28 ڏانهن موٽڻ 2012

سرسہ: (IUL)23-ES/1/2012/157

بیج تری ڈھریٹھ

بیج: 20 جنوری 2012

دیسریٹھ پر اجازت رکھو جس پر اجازت دینی کے لیے درخواست دینا ضروری ہے۔ درخواست دہندگان کو درخواست دینے کے لیے درخواست نام لکھنا اور درخواست نام لکھنے کے ساتھ درخواست نام لکھنے کے لیے درخواست نام لکھنا۔

بیج تری ڈھریٹھ		بیج	بیج	بیج
بیج: MS1	1	01	5610/-	2500/-
بیج تری ڈھریٹھ		بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ
بیج: MS1	1	01	5610/-	2500/-
بیج تری ڈھریٹھ		بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ
بیج: MS1	1	01	5610/-	2500/-
بیج تری ڈھریٹھ		بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ	بیج تری ڈھریٹھ

	<p>5. 2012 04 02 02:30 1 1</p>
<p>1</p>	<p>1. 1. 2. 3. 4. 5. 6. 7. 8.</p>
<p>2012 04 02 02:30</p>	<p>1. 2. 3. 4. 5. 6. 7. 8.</p>
<p>2012 04 02 02:30</p>	<p>1. 2. 3. 4. 5. 6. 7. 8.</p>
<p>2012 04 02 02:30</p>	<p>1. 2. 3. 4. 5. 6. 7. 8.</p>

ሰነድ ቁጥር: (IUL)95-A/1/2012/34

ጥያቄ

ጥያቄው ለማድረግ ይገባል

ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
<p>1. ጥያቄው ለማድረግ ይገባል</p> <p>2. ጥያቄው ለማድረግ ይገባል</p> <p>3. ጥያቄው ለማድረግ ይገባል</p> <p>4. ጥያቄው ለማድረግ ይገባል</p> <p>5. ጥያቄው ለማድረግ ይገባል</p> <p>6. ጥያቄው ለማድረግ ይገባል</p> <p>7. ጥያቄው ለማድረግ ይገባል</p> <p>8. ጥያቄው ለማድረግ ይገባል</p>	<p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p> <p>ጥያቄው ለማድረግ ይገባል</p>
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል
ጥያቄው ለማድረግ ይገባል	ጥያቄው ለማድረግ ይገባል

ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය

1. ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය
2. ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය (අනුමතයක් ලෙසින් පත්කරුන්ගේ නාමය)
3. ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය
4. සේවා සම්බන්ධ පත්කරුන්ගේ නාමය (සේවා සම්බන්ධ පත්කරුන්ගේ නාමය GS3 ප්ලාස්ටික් ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය)
5. ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය (සේවා)
6. ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය (ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය)
7. පත්කරුන්ගේ නාමය

පත්කරුන්ගේ නාමය පත්කරුන්ගේ නාමය පත්කරුන්ගේ නාමය

2012 ජූනි 04 14:00

ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය පත්කරුන්ගේ නාමය (www. highcourt.gov.mv) 3325029

01 කොටස 1433

21 වන පිටුව 2012

ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය පත්කරුන්ගේ නාමය

167-F/1/2012/35

ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය

ඉදිරිපත් කර ඇති පත්කරුන්ගේ නාමය පත්කරුන්ගේ නාමය	
දිනය	පත්කරුන්ගේ නාමය
පත්කරුන්ගේ නාමය	3
පත්කරුන්ගේ නාමය	1

	7035/- جھونڈ
سکھو سہ اٹھو سو	2500/- جھونڈ
<p>اٹھو سو</p> <p>چھ سو اٹھ سو پچھ سو</p> <p>اٹھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>اٹھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>سکھو سہ اٹھو سو</p>	01 (اٹھو)
<p>سکھو سہ اٹھو سو</p> <p>1. چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>2. چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>3. چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>4. چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p> <p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>
<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>	<p>چھ سو پچھ سو / سو پچھ سو / سو پچھ سو</p>

<p> 1. دوره آموزشی 2. موضوع دوره 3. تاریخ دوره 4. مکان دوره </p>	<p> - دوره آموزشی تربیت و پرورش نیروهای تخصصی و فنی - دوره آموزشی - دوره آموزشی </p>
<p> 5. تاریخ برگزاری دوره 6. مکان برگزاری دوره </p>	<p> 1. تاریخ برگزاری دوره 2. مکان برگزاری دوره </p>
<p> اهداف دوره: 1. آشنایی با... 2. آشنایی با... 3. آشنایی با... 4. آشنایی با... 5. آشنایی با... 6. آشنایی با... 7. آشنایی با... 8. آشنایی با... 9. آشنایی با... 10. آشنایی با... </p>	
<p> محتوای دوره: 1. موضوع دوره 2. موضوع دوره 3. موضوع دوره 4. موضوع دوره 5. موضوع دوره 6. موضوع دوره 7. موضوع دوره 8. موضوع دوره 9. موضوع دوره 10. موضوع دوره </p>	
<p> روش تدریس: 1. روش تدریس 2. روش تدریس 3. روش تدریس 4. روش تدریس 5. روش تدریس 6. روش تدریس 7. روش تدریس 8. روش تدریس 9. روش تدریس 10. روش تدریس </p>	
<p> موسسه برگزار کننده دوره: 1. موسسه برگزار کننده دوره 2. موسسه برگزار کننده دوره 3. موسسه برگزار کننده دوره 4. موسسه برگزار کننده دوره 5. موسسه برگزار کننده دوره 6. موسسه برگزار کننده دوره 7. موسسه برگزار کننده دوره 8. موسسه برگزار کننده دوره 9. موسسه برگزار کننده دوره 10. موسسه برگزار کننده دوره </p>	
<p> مدرس دوره: 1. مدرس دوره 2. مدرس دوره 3. مدرس دوره 4. مدرس دوره 5. مدرس دوره 6. مدرس دوره 7. مدرس دوره 8. مدرس دوره 9. مدرس دوره 10. مدرس دوره </p>	
<p> مکان برگزاری دوره: 1. مکان برگزاری دوره 2. مکان برگزاری دوره 3. مکان برگزاری دوره 4. مکان برگزاری دوره 5. مکان برگزاری دوره 6. مکان برگزاری دوره 7. مکان برگزاری دوره 8. مکان برگزاری دوره 9. مکان برگزاری دوره 10. مکان برگزاری دوره </p>	
<p> تاریخ برگزاری دوره: 1. تاریخ برگزاری دوره 2. تاریخ برگزاری دوره 3. تاریخ برگزاری دوره 4. تاریخ برگزاری دوره 5. تاریخ برگزاری دوره 6. تاریخ برگزاری دوره 7. تاریخ برگزاری دوره 8. تاریخ برگزاری دوره 9. تاریخ برگزاری دوره 10. تاریخ برگزاری دوره </p>	
<p> مکان برگزاری دوره: 1. مکان برگزاری دوره 2. مکان برگزاری دوره 3. مکان برگزاری دوره 4. مکان برگزاری دوره 5. مکان برگزاری دوره 6. مکان برگزاری دوره 7. مکان برگزاری دوره 8. مکان برگزاری دوره 9. مکان برگزاری دوره 10. مکان برگزاری دوره </p>	

01 شماره سند 1433
21 شهریور 1391

<p>פועל ו' איתרעמערעך און שטאנערען:</p>	<p>אין צייטן ווען עס איז נאך נישט געווען גענוג צייט צו ערשטען / צו ערשטען שטענדיג</p>
<p>אריבער 7,000/- גענוג</p>	
<p>אריבער 2,500/- גענוג צו ערשטען אריבער 40% שטענדיג אריבער: דאס איז נאך נישט גענוג צו ערשטען אריבער 175/- גענוג</p>	
<p>דאס איז א אריבער 7,000/- גענוג אריבער 2,500/- גענוג אריבער 40% גענוג אריבער 175/- גענוג</p>	<p>- אריבער 7,000/- גענוג - אריבער 2,500/- גענוג - אריבער 40% גענוג - אריבער 175/- גענוג - אריבער 7,000/- גענוג - אריבער 2,500/- גענוג - אריבער 40% גענוג - אריבער 175/- גענוג</p>
<p>שטענדיג: - אריבער 7,000/- גענוג - אריבער 2,500/- גענוג - אריבער 40% גענוג - אריבער 175/- גענוג</p>	
<p>אריבער 7,000/- גענוג 1. אריבער 7,000/- גענוג 2. אריבער 2,500/- גענוג 3. אריבער 40% גענוג 4. אריבער 175/- גענוג 5. אריבער 7,000/- גענוג 1. אריבער 7,000/- גענוג 2. אריבער 2,500/- גענוג 3. אריבער 40% גענוג 4. אריבער 175/- גענוג</p>	

- All equipment must be tested in order to maintain a constant state of readiness this is usually performed at the start of every shift.
- Acquaints themselves with the duties as far as possible of the other personnel in their station, so as to be prepared to perform such duties as may be required by the Officer In-charge. If qualified may serve as Acting Officer In-charge when directed to do so.
- Recognizes and accepts that their profession is increasingly technical and involves at times the use of many talents and they shall study to improve their knowledge and skills.
- Acquires the aptitudes and abilities for advancement through study and application.
- Obeys orders, cooperates with fellow Firefighters and officers, presents a neat appearance and maintains the conduct of a gentle person.
- Assist in other RFF activities as assigned.
- Performs other work as required.

Experience required:

- 2 years of job experience as an Airport firefighter Grade I.

Qualification & Certification requirements:

- Basic Firefighter Course completed with a recognized local company or an ICAO recognized professional institute.

Skills:

- Good Communication and Interpersonal Skills.
- Self-Motivated.
- Strong Technical skills

Initial contract will be for 3 months on probation, extension for 2 years will be considered by the end of 3 months.

Benefits:

- Basic Salary: MRF 4500.00
- Allowances: MRF 1500.00
- Food, Travel Allowance and Medical Insurance and other benefits in accordance to company policy

Interested candidates should submit:

- Cover letter.
- CV (in English) with all relevant references attached.
- Attested academic certificates.
- ID card copy

To: Managing Director

Addu International Airport Pvt Ltd

Gan International Airport,

Gan 19070, Republic of Maldives

Tel: +960 6898010

Fax: +960 6898009

info@ganairport.aero

Only short listed candidates will be contacted.

Closing date: The closing date for the receipt of completed applications is **1400hrs of 10th July 2012.**

AIA-D1/IL/2012/0005 سروس سلسلو

انري

پيش ڪري ٿو

انري ايرپورٽ ٽرمينل جو تعارف ۽ ان جي مرمت ۽ ڏيکارڻ جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

ڏيکارڻ: ڪارڪنن جي سلسلي ۾ 2

ڪم ڪندڙ ڪارڪنن: 04

نيلو ڪم ڪندڙ:

- 1. ڪارڪنن جي سلسلي ۾ 1 ۽ 2 ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.
- 2. انري ايرپورٽ ٽرمينل جي مرمت ۽ ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

ڏيکارڻ جي سلسلي ۾:

انري ايرپورٽ ٽرمينل جي مرمت ۽ ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

پيش ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾. 4500/- جي ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾. 1500/- جي ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

پيش ڪندڙ ڪارڪنن جي سلسلي ۾:

- 1. پيش ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.
- 2. ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.
- 3. ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

پيش ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾. 2012 جي 10 جنوري ۾، انري ايرپورٽ ٽرمينل جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾. 14:00 ۽ انري ايرپورٽ ٽرمينل جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

انري ايرپورٽ ٽرمينل جو تعارف ۽ ان جي مرمت ۽ ڏيکارڻ جي سلسلي ۾.

پيش ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾.

انري ايرپورٽ

انري ايرپورٽ ٽرمينل جو تعارف ۽ ان جي مرمت ۽ ڏيکارڻ جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾، ڪارڪنن جي سلسلي ۾ ڪم ڪندڙ ڪارڪنن جي سلسلي ۾. info@ganairport.aero

08 ڪارڪنن جي سلسلي ۾ 1433

28 جنوري 2012

5. דוֹרוּחַ תְּפִילָּה וְהַשְׂבָּח לַיהוָה בְּבֵית הַמִּקְדָּשׁ וּבְבֵית הַבְּרִית.

6. דוֹרוּחַ תְּפִילָּה אֶתְחַלֵּק אִתְּכֶם לְפָנֶיךָ יְיָ אֱלֹהֵינוּ וְנִשְׁבַּח יְיָ אֱלֹהֵינוּ וְנִתְפָּלֵל אִתְּכֶם.

7. דוֹרוּחַ תְּפִילָּה רַבִּי עַל הַמָּוֶלָּה.

אֲנִי וְכָל הַיִּשְׂרָאֵל מִשְׁתַּדְּלִים לְפָנֶיךָ יְיָ אֱלֹהֵינוּ בְּמַעֲשֵׂי חַסְדֶּיךָ וְנִשְׁבַּח יְיָ אֱלֹהֵינוּ וְנִתְפָּלֵל אִתְּכֶם 3004344, 3004345 אִם יִזְכָּרוּ אֶתְכֶם.

פְּתִיחַ וְאֵת הַשְׂבָּח וְהַתְּפִלָּה בְּיָמֵינוּ לְפָנֶיךָ יְיָ אֱלֹהֵינוּ:

1. דָּבָר שֶׁיִּשְׁמַע אֶתְכֶם בְּעֵת הַשְׂבָּח אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

2. תְּפִלָּתוֹ הַשְּׂבָח, וְהַשְׂבָּח וְהַתְּפִלָּה בְּיָמֵינוּ אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

3. פְּתִיחַ וְהַשְׂבָּח וְהַתְּפִלָּה, תְּפִלָּתוֹ הַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

4. הַתְּפִלָּה אֶתְכֶם. אִם שָׂוִי אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

דְּרָגָתוֹ הַשְּׂבָח:

• שֶׁיִּשְׁמַע אֶתְכֶם פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה (פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה בְּיָמֵינוּ אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.)

• פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה, תְּפִלָּתוֹ הַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם (אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.)

• חֵשֶׁב וְהַשְּׂבָח וְהַתְּפִלָּה (אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.)

• פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה (שֶׁיִּשְׁמַע אֶתְכֶם)

• שֶׁיִּשְׁמַע אֶתְכֶם אֶתְכֶם / שֶׁיִּשְׁמַע אֶתְכֶם אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

• שֶׁיִּשְׁמַע אֶתְכֶם אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

רַבִּי עַל הַמָּוֶלָּה וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם. | שֶׁיִּשְׁמַע אֶתְכֶם אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

• פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

• דָּבָר שֶׁיִּשְׁמַע אֶתְכֶם אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

• פְּתִיחַ וְאֵת הַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

♦ שְׂבָח: 04 עֶפְרַיִם 2012 וְהַתְּפִלָּה 12:00 ז' אָב

♦ אֲנִי וְכָל הַיִּשְׂרָאֵל מִשְׁתַּדְּלִים לְפָנֶיךָ יְיָ אֱלֹהֵינוּ וְנִשְׁבַּח יְיָ אֱלֹהֵינוּ וְנִתְפָּלֵל אִתְּכֶם.

עֶפְרַיִם ז' אָב אֶתְכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם וְהַשְּׂבָח וְהַתְּפִלָּה אֶתְכֶם וְנִתְפָּלֵל אִתְּכֶם.

01 מַעֲשֵׂי 1433

21 עֶפְרַיִם 2012

ධර්මසේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛය

අංක: 27/2012

2012 ජූනි 27

සංඛ්‍යාව: (IUL)438/438/2012/4

ධර්මසේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛය

ධර්මසේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛය “අයදුම්කරුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ ක්‍රමලේඛය” ලෙස හැඳින්වේ. “අයදුම්කරුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ ක්‍රමලේඛය” යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමලේඛය සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීම සඳහා වලංගු වේ.

සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛය ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

- සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.
- කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදවීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.
- සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.
- සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ. “අයදුම්කරුන්ගේ අයිතිවාසිකම් සහතික කිරීමේ ක්‍රමලේඛය” ලෙස හැඳින්වෙන මෙම ක්‍රමලේඛය සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීම සඳහා වලංගු වේ.

සේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

ධර්මසේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

ධර්මසේවා කොමිෂන්වලින් අයදුම් සිදු කිරීමේ ක්‍රමලේඛයේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමට යොමු වේ.

දුරකථන: +9660 3004373 සහ +9660 3004344

දුරකථන: +9660 3004301

විද්‍යුත් තැපෑල: secretariat@mhe.gov.mv

විද්‍යුත් තැපෑල: hr@mhe.gov.mv

Ministry of Environment and Energy

Date: 27 June 2012

(IUL)438/438/2012/4

Recruitment of Technical Officer on Community Water Supply

The Ministry of Environment and Energy invites interested applicants to submit their application for the post of Technical Officer under the project *Increasing Climate Resiliency Thru Integrated Water Resource Management Program*

Interested applicants may submit their application with the following documentation.

- A letter of interest summarizing experience in similar assignments;
- An Updated Curriculum Vitae
- Certified copies of degrees, diplomas and other academic qualifications

Applications must be received no later than **1300hrs of 25th July 2012** and should be addressed to the following.

“Increasing climate resilience through an intergraded water resource management program in Ha.Ihavandhoo, Adh. Mahibadhoo and Gdh.Gadhdhoo islands”

Applicants may obtain further information from the following address:

Human Resources Department
 Ministry of Environment and Energy
 Ameenee Magu, Maafannu, Male’ Republic of Maldives
 Tel: +(960) 3004344 or +(960) 3004373
 Fax: +(960) 3004301
 Email: secretariat@mhe.gov.mv
hr@mhe.gov.mv

ޤިޔާމަތުގެ ނިޔަލުގައި ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)
 ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)

ނިޔަލުގެ ނަންބަރު: (IUL)101-AF/1/2012/74

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް
 ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)

މި ނިޔަލުގައި ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL) ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)
 ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL) ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)
 ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL) ގުޅުވާލެވިފައިވާ ޕްރޮޖެކްޓް ތެރެއިން ސަރުކާރުގެ ނަންބަރު 438/438/2012/4 (IUL)

دَڙاڏو	اڻڻ ڊسٽرڪٽ ۽ ڊپارٽمنٽ
ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۾	1 ڊپارٽمنٽ ۽ 1 ڊپارٽمنٽ ۾ 3 ڊپارٽمنٽ ۾ 110734
ڊگري	4465/- ڊگري
ڪاليج ۽ ڪاليج ۾	1500/- ڊگري
1 ڪاليج ۽ ڪاليج ۾	1 ڊپارٽمنٽ ۽ 2 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
2 ڪاليج ۽ ڪاليج ۾	2 ڊپارٽمنٽ ۽ 6 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
3 ڪاليج ۽ ڪاليج ۾	3 ڊپارٽمنٽ ۽ 3 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
4 ڪاليج ۽ ڪاليج ۾	3 ڊپارٽمنٽ ۽ 3 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
5 ڪاليج ۽ ڪاليج ۾	2 ڊپارٽمنٽ ۽ 3 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
6 ڪاليج ۽ ڪاليج ۾	3 ڊپارٽمنٽ ۽ 3 ڊپارٽمنٽ ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾
ڪاليج ۽ ڪاليج ۾	1 ڪاليج ۽ 2 ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾ ڪاليج ۽ ڪاليج ۾

<p>3. ක්ෂේත්‍රයේ පුහුණු කිරීම සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ නියෝජිතවරුන්ගේ “ පුහුණු වැඩසටහන” රට තුළ පවත්වනු ලබන අයුරු විස්තර කෙරෙහි විමසීමට කැපවී සිටිමු.</p> <p>4. නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ පුහුණුව වැඩසටහනක් නියම කරමු.</p> <p>5. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.</p>	
දැනට විමසීමක් සිදු නැත:	සමස්ත සේවකයන් දැනට ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.
විමසීමක් සිදු නැත:	විමසීමක් සිදු නැත. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.
ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු:	
1. සමස්ත සේවකයන් දැනට ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.	
2. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු. (විමසීමක් සිදු නැත. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.) ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.	
03 ජූනි 2012 දින රටේ පුහුණුව 15:00 දී නිම වනු ඇත. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු. hr@trade.gov.mv ලිපිනයෙන් විමසිය හැක.	විමසීමක් සිදු නැත:
සමස්ත සේවකයන් දැනට ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු. ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු. 08:00 සිට 15:00 දක්වා විමසිය හැක.	
04 නොවැම්බර් 1433	
24 ජූනි 2012	

<p>ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.</p>	
<p>දැනට ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.</p>	
සේවකයන්ගේ: 23-P/MH/2012/159	
දිනය: 25 ජූනි 2012	
<p>ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.</p>	
ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන ප්‍රශ්න සඳහා කෙටි කාලීනව ක්ෂේත්‍රයේ පුහුණුවක් නියම කරමු.	දැනට
01 ජූනි 2012	දිනය

08 ޖުލައި 2012 ގަވާއިދު 14:00 ގަޅު	ސަރުކާރުގެ ގެޒެޓް
3014437 ގަވާއިދު ސަރުކާރުގެ ގެޒެޓް personnel@health.gov.mv ގަވާއިދު	ސަރުކާރުގެ ގެޒެޓް

Ministry of Health
Male, Republic of Maldives

Ref. No: 23-P/MH/2012/159
Date: 25 June 2012

JOB VACANCY

Ministry of Health invites enthusiastic and energetic candidate willing to work for the following post.

POST: Project Coordinator, Caritas Italiana Project

CONTRACT PERIOD: 01 YEAR

WORK SITE: Male, Ministry of Health and relevant project sites

KEY RESPONSIBILITIES:

1. Assist Ministry of Health/MOH and Caritas Italiana Country Rep for Maldives in the implementation of the projects supported by Caritas Italiana;
2. Coordinate with relevant officials of MOH in implementing the different activities as per specified deadlines;
3. Supervise and monitor the activities on sites and at the Ministry;
4. Write narrative reports to MOH and Caritas Italiana;
5. Monitor financial aspects of the Program & ensure financial reporting to the given timelines to MOH and Caritas Italiana;
6. Organise and coordinate smooth functioning of project coordination meetings including Project Steering Committee/ PSC (including preparation of agenda, meeting minutes, project and financial updates)
7. Collect data and keep documentation (in soft and hard copy);
8. Arrange and facilitate MOH officials, Caritas Italiana Representatives' and consultants visits including project oversight trips;
9. Facilitate visa and bureaucratic procedures for Caritas Italiana Representatives' and consultants visits.
10. Facilitate in translating project documents and relevant other documents from English/Dhivehi and Dhivehi/English if required
11. Perform any other duties and responsibilities assigned by MOH or Caritas Italiana country representative in the best interest of the Caritas Italiana projects for MOH
12. Plan for smooth project closure and handover of project to the government at end of project period.

REPORTING:

The Project Coordinator reports to MoH and Caritas Italiana Country Representative or, in his absence to Caritas Italian Asia Desk

QUALIFICATION/EXPERIENCE:

- Undergraduate degree, (general management, project management, health & social). At least two years of experience in Project implementation & monitoring, preferably with INGOs;
- Postgraduate degree or masters (general management, project management, health & social).

ESSENTIAL SKILLS:

- Fluency in Dhivehi and English, both spoken and written;
- Use of computer, Office, Internet, Dhivehi typing and its functions;
- Knowledge of Maldivian context;
- Dynamicity and preparedness to travel and visit sites and stay out for some days continuously;
- Team work experience and attitude;
- Excellent interpersonal and communication skills;
- Problem solving ability.
- Financial basic reporting knowledge
- Presentation skills

REMUNERATION:

- Basic Salary: Mrf15,420.00 (monthly)
- Project Allowance: Mrf3084.00 (monthly)
- Living Allowance: Mrf1542.00 (monthly)
- Over Time Allowance is included in the project allowance

Interested candidates are requested to send their applications to the below address along with CV, copy of ID Card, , copies of certified educational certificates, and reference letters from previous employers

CLOSING DATE: 8 July 2012

Ministry of Health
Roashanee Building
Sosun Magu
Telephone: 3014347

މުވައްމަލާގެ ސަރުކާރުގެ ނަމުގައި
ދަނީ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާ

ސަރުކާރުގެ ވަޒީފާ: MMS-A/2012/12

ހުޅުވާލެވިފައިވާ

ދަނީ ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން
01 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ
ސަރުކާރުގެ ވަޒީފާ:

ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.

- * ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 4 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.
- * ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 3 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.
- * ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 5 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.
- * ފަތިހުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 1 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.
- * ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 4 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.
- * ހުޅުވާލެވިފައިވާ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ. 3 ވަޒީފާ ހުޅުވާލެވިފައިވާ ސަރުކާރުގެ ވަޒީފާތަކުގެ ތެރެއިން ފޯމު ފުރިހަމަކުރުމަށް ފޮތް ފޮނުވާލުމަށް ފަށަލައެވެ.

<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>
<p>101 (2012)</p>	<p>101 (2012)</p>

8. Երկրորդ փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները որոշվում են:	
- Երկրորդ փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները: - Նախկինում քվեարկելու շրջանակները:	

Ներդրված քվեարկությունները:

- Գլխավոր փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները:
- Գլխավոր փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները:
- Երկրորդ փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները (այսինքն՝ քվեարկությունները, ընտրությունները, ընտրությունները):
- Երկրորդ փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները:
- Երկրորդ փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները:
- Գլխավոր փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները (այսինքն՝ քվեարկությունները, ընտրությունները, ընտրությունները):

Ներդրված: 3 ժամ 2012 թ. մարտի 15:00 և նախկինում քվեարկությունները:

Շրջանակները որոշվում են քվեարկությունների և քվեարկությունների քանակությամբ: Մի քվեարկությունը համարվում է մեկ քվեարկություն:

Գլխավոր փուլի ընտրություններին մասնակցելու և քվեարկելու շրջանակները որոշվում են քվեարկությունների և քվեարկությունների քանակությամբ: Մի քվեարկությունը համարվում է մեկ քվեարկություն:

06 քվեարկություններ 1433
 26 ընտրություններ 2012

Տեղեկություններ: TCL/IUL/11/1022

Գլխավոր փուլի ընտրություններ

Շրջանակները որոշվում են քվեարկությունների և քվեարկությունների քանակությամբ: Մի քվեարկությունը համարվում է մեկ քվեարկություն:

01 ددو ددو

ددو ددو:

- سووول ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو
- ددو ددو ددو ددو 2 ددو ددو ددو ددو
- ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو
- ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو
- سووول ددو ددو ددو ددو ددو

ددو ددو ددو ددو:

- سووول ددو ددو ددو ددو ددو ددو ددو ددو
- ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو

ددو ددو: 10,250.00 ددو ددو

ددو ددو/ددو ددو: ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو

ددو ددو ددو ددو: ددو ددو

ددو ددو ددو ددو 3 ددو ددو ددو ددو

ددو ددو ددو ددو ددو 05 ددو 2012 ددو 14:00 ددو ددو ددو ددو ددو ددو ددو ددو ددو

ددو ددو ددو

ددو ددو ددو ددو

4 ددو ددو ددو ددو ددو ددو ددو ددو

ددو: 3307513 ، ددو: 3307514

admin@tcl-com.mv

8. Ҷаҳони малакоти наҷотро ба ҳамаи наҷотбахшони ҳамагонӣ.

наҷотбахшони ҳамагонӣ.

9. Ҷаҳони ҳамагонӣ ба ҳамаи наҷотбахшони ҳамагонӣ 23 ҷаҳонӣ ва 17 ҷаҳонӣ ба ҳамаи наҷотбахшони ҳамагонӣ.

наҷотбахшони ҳамагонӣ

10. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

11. (Наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

12. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

13. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

14. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

15. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

16. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

17. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

наҷотбахшони ҳамагонӣ

18. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

19. 10 ҷаҳонӣ 2012 14:00 ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ

наҷотбахшони ҳамагонӣ

20. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

21. (Сайтҳои наҷотбахшони ҳамагонӣ ва Ҷаҳони наҷотбахшони ҳамагонӣ) www.moe.gov.mv

معدنہ نمبر: 26 جنوری 2012

معدنہ نمبر: (IUL)22-D/22/2012/17

پریسٹیج ٹریڈ ڈسٹریبیوٹرز

دکڑی: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465

1: عدالت کی طرف سے

3: دفعہ نمبر

1: جرم نامہ نمبر

4465/-: رقم

1500/-: رقم

1-5: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر، جس میں

یہ ہے:

جرم نامہ نمبر 4465: عدالت کی طرف سے اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

- پریسٹیج ٹریڈ ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت
- ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر
 - 1-5: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر
 - ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر
 - ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر
 - ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر
 - ڈسٹریبیوٹرز کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

معدنہ نمبر:

1. دکڑی: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 2 دکڑی کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

2. دکڑی: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر (جس میں اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر) کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

2: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 6 اے آر اے ایس کے خلاف جرم نامہ نمبر کے خلاف جرم نامہ نمبر

3. دکڑی: اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر (جس میں اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر) کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر (جس میں اے آر اے ایس کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر) کے خلاف جرم نامہ نمبر 4465 کے تحت اے آر اے ایس کے خلاف جرم نامہ نمبر

<p>1- 2012 12 14:30</p>	<p>1- 2012 12 14:30</p>
<p>2012 12 14:30</p>	<p>2012 12 14:30</p>
<p>2012 12 14:30</p>	<p>2012 12 14:30</p>

2012 28

GS66/IUL/2012/19

2012 28

2012 28

1	2012 28	2012 28	2012 28
1500/-	2012 28	4465/-	2012 28
3	2012 28	2012 28	2012 28
1	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28
2012 28	2012 28	2012 28	2012 28

<p>අධිකරණයේ උදවු ලබාදීම</p>	<p>7035/- නො. 2000/ (නවය) 2000/ (නවය) නො. 2000/ (නවය) 2000/ (නවය)</p>
<p>අධිකරණයේ උදවු ලබාදීම</p>	<p>උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා</p>
<p>අධිකරණයේ උදවු ලබාදීම</p>	<p>1. නො. 2000/ (නවය) 2000/ (නවය) 2000/ (නවය) 2000/ (නවය)</p>
<p>අධිකරණයේ උදවු ලබාදීම</p>	<p>2012 ජූනි 12 වන දින 15:00 ට උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා</p>
<p>අධිකරණයේ උදවු ලබාදීම</p>	<p>www.supremecourt.gov.mv වෙබ් අඩවිය උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා</p>

අධිකරණයේ උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා

(IUL)100-CA1/1/2011/10

උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා

උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා උදවු ලබාදීම සඳහා

<p>1. 2012 12 16 2012 22</p>	<p>1. 2012 12 16 2012 22</p>
<p>1. 2012 12 16 2012 22</p>	<p>1. 2012 12 16 2012 22</p>
<p>10 2012 15:00</p>	<p>10 2012 15:00</p>
<p>www.planning.gov.mv</p>	<p>www.planning.gov.mv</p>

<p>12. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p> <p>13. Ինչպես կարող եմ որոշել իմ հարցերի և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p>	
<p>1. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p> <p>2. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p> <p>3. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p> <p>4. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p> <p>5. Գումարի տեր և սիրտի տեր իմ ներկայացման և հոգու անհատականության հարցում հարցերի Գ. Կարպատյանի հարցերի համարումը և սիրտի անհատականության հարցումը:</p>	<p>Գումարի տեր և սիրտի տեր:</p>
<p>1. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p> <p>2. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p>	<p>Բացահայտումը:</p>
<p>1. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p> <p>2. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p> <p>3. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p> <p>4. Բացահայտումը և հարցերի ճշգրտությունը և հարցերի ճշգրտությունը:</p>	<p>Բացահայտումը և հարցերի ճշգրտությունը:</p>

19 2012 11 11
 19 2012 11 11
 19 2012 11 11

15:00 2012 10 10
 3305401, 3305405
 www.polytechnic.edu.mv

2012 28 11

2012 28 11

GS-65-A/2012/16
 2012 28 11

1	188-A/22/2011/1135	2012 28 11
---	--------------------	------------

2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11
50,20/-	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11
5,610/-	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11
2,500/-	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11
6,295/-	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11	2012 28 11

7,035/-	<p>7,035/-</p> <p>7,035/-</p> <p>7,035/-</p> <p>7,035/-</p> <p>7,035/-</p>	<p>MS 3</p> <p>4</p>	<p>MS 3</p> <p>4</p>
7,875/-	<p>7,875/-</p> <p>7,875/-</p> <p>7,875/-</p> <p>7,875/-</p> <p>7,875/-</p>	<p>MS 4</p> <p>5</p>	<p>MS 4</p> <p>5</p>
8,835/-	<p>8,835/-</p> <p>8,835/-</p> <p>8,835/-</p> <p>8,835/-</p> <p>8,835/-</p>	<p>EX1</p> <p>6</p>	<p>EX1</p> <p>6</p>

	6,295.00	چیکسری سہ سو اسی (3) لاکھ 295 روپے تعمیراتی فونڈ لے جانے کے لیے 3 لاکھ 295 روپے پر 3 لاکھ 295 روپے فونڈ پر سود کی رقم ملے گی۔	چیکسری سہ سو اسی (3) لاکھ 295 روپے	MS2	یہ رقم مینٹیننس اور تعمیراتی کام کے لیے چیکسری
	7,035.00	چیکسری سہ سو اسی (4) لاکھ 35 روپے تعمیراتی فونڈ لے جانے کے لیے 4 لاکھ 35 روپے پر 4 لاکھ 35 روپے فونڈ پر سود کی رقم ملے گی۔	چیکسری سہ سو اسی (4) لاکھ 35 روپے	MS3	یہ رقم مینٹیننس اور تعمیراتی کام کے لیے چیکسری
	7,875.00	چیکسری سہ سو اسی (5) لاکھ 875 روپے تعمیراتی فونڈ لے جانے کے لیے 5 لاکھ 875 روپے پر 5 لاکھ 875 روپے فونڈ پر سود کی رقم ملے گی۔	چیکسری سہ سو اسی (5) لاکھ 875 روپے	MS4	
	8,835.00	چیکسری سہ سو اسی (6) لاکھ 835 روپے تعمیراتی فونڈ لے جانے کے لیے 6 لاکھ 835 روپے پر 6 لاکھ 835 روپے فونڈ پر سود کی رقم ملے گی۔	چیکسری سہ سو اسی (6) لاکھ 835 روپے	EX1	
	9,890.00	چیکسری سہ سو اسی (7) لاکھ 890 روپے تعمیراتی فونڈ لے جانے کے لیے 7 لاکھ 890 روپے پر 7 لاکھ 890 روپے فونڈ پر سود کی رقم ملے گی۔	چیکسری سہ سو اسی (7) لاکھ 890 روپے	EX2	
ڈیٹا					
<p>1. چیکسری سہ سو اسی (3) لاکھ 295 روپے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی، جو تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے ہے۔</p> <p>2. چیکسری سہ سو اسی (4) لاکھ 35 روپے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی، جو تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے ہے۔</p> <p>3. چیکسری سہ سو اسی (5) لاکھ 875 روپے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی، جو تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے ہے۔</p> <p>4. چیکسری سہ سو اسی (6) لاکھ 835 روپے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی، جو تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے ہے۔</p> <p>5. چیکسری سہ سو اسی (7) لاکھ 890 روپے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی، جو تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے ہے۔</p>					
نوٹس:					
<p>- تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی۔</p> <p>- تعمیراتی فونڈ پر سود کی رقم کے تحت لے جانے کے لیے تعمیراتی فونڈ پر سود کی رقم ملے گی۔</p>					

2012-2013

1. 2012-2013
2. 2012-2013
3. 2012-2013
4. 2012-2013
5. 2012-2013
6. 2012-2013
7. 2012-2013
8. 2012-2013

- 2012-2013
- 2012-2013
- 2012-2013
- 2012-2013

2012-2013

2012-2013

- 2012-2013
- 2012-2013
- 2012-2013

2012-2013

2012-2013

6841723
 6841001
 gdhatollcouncil@gmail.com

1433

2012 26

309/2012/39
 229608
 5610.00
 2000.00

309/2012/39

309/2012/39

309/2012/39

229608

5610.00

2000.00

1

1

5610.00

2000.00

2000.00

2000.00

2000.00

2000.00
 2000.00
 2000.00
 2000.00

2000.00

1. 2000.00
2. 2000.00
3. 2000.00

* အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

၂၀၁၂ ခုနှစ် ဇူလိုင်လ ၅ ရက်နေ့မှ စတင်၍ အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

* အစီအစဉ်များကို ၂၀၁၂ ခုနှစ် ဇူလိုင်လ ၅ ရက်နေ့မှ စတင်၍ အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

* အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

1. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။
www.csc.gov.mv
2. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။
3. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။
4. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

၅. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

၇. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

၈. အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။
309/2012/28
(29 ဇူလိုင် 2012) အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

07 နံပါတ် 1433
27 ဇူလိုင် 2012

အစီအစဉ်များကို အောက်ဖော်ပြပါ အချက်အလက်များအရ ဆောင်ရွက်မည်။

အစီအစဉ်များ

အစီအစဉ်များ: MNU-HR/2012/212	အစီအစဉ်များ
အစီအစဉ်များ: 02 ဇူလိုင် 2012	

အစီအစဉ်များ	အစီအစဉ်များ	အစီအစဉ်များ	အစီအစဉ်များ
01	အစီအစဉ်များ	အစီအစဉ်များ	အစီအစဉ်များ
2,000/-	အစီအစဉ်များ	6,295/-	အစီအစဉ်များ
1,659/-	အစီအစဉ်များ	အစီအစဉ်များ	အစီအစဉ်များ

دنده تهر بر سر تهر:	بر تهر
سهر تهر تهر تهر تهر تهر تهر:	1. تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر 2. تهر 3. تهر
سهر تهر تهر تهر:	08 تهر 2012 و تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر
تهر تهر تهر:	تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر

تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر			
تهر تهر			
تهر تهر: MNU-HR/2012/213		تهر تهر تهر تهر	
تهر تهر: 02 تهر 2012			
تهر: 01	تهر تهر تهر	تهر تهر تهر تهر تهر تهر تهر تهر تهر	تهر:
	تهر تهر -/2,000	تهر تهر تهر تهر:	تهر: تهر تهر -/6,295
	تهر تهر -/1,659	تهر تهر تهر تهر:	تهر تهر تهر تهر
	تهر تهر 2	تهر تهر:	تهر تهر تهر 1
1. تهر 2. تهر	تهر تهر تهر:		

دۇخۇن ۋە دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش
 دۇخۇن، جۇڭخۇا خەلق جۇمھۇرىيىتى

اېلېمېنت سىستېمىسى: (IUL)152-AFS/1/2012/15

قۇبۇل قىلىش ئارقىلىق

دۇخۇن ۋە دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش
 10.368.75 نۆمۇرى

ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش / ئۆزگەرتىش: ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش
 1 نۆمۇرى

شەرتى:

- دۇخۇن ۋە دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش 4 نۆمۇرى ئارقىلىق ئۆزگەرتىش
- ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش.
- دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش، دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش.
- ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش، دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش.

سۈيۈش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش: 5 جۇڭخۇا خەلق جۇمھۇرىيىتى 2012 ۋە 15:00 ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش 4 نۆمۇرى
 ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش

ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش:

- ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش (ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش)
- ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش
- قۇبۇل قىلىش ئارقىلىق ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش (سۈيۈش)

ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش:

دۇخۇن ۋە دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش 3323228 نۆمۇرى
 دۇخۇن ۋە دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش 05 نۆمۇرى ئارقىلىق ئۆزگەرتىش
 ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش، دىمىنچىسىنىڭ ئىسمىنى ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش ۋە ئۆزگەرتىش ئارقىلىق ئۆزگەرتىش.

8 نۆمۇرى 1433

28 جۇڭخۇا خەلق جۇمھۇرىيىتى 2012

ڊوڪيومينٽ نمبر:
 ڊوڪيومينٽ جي نالي تي، هر ڏينهن ڳالهائڻ

ادارو

سروس نمبر: GS-65-A/2012/15	وڃي ڏني ڏيکاريو
سروس نمبر: 28 جنوري 2012	

1	سروس نمبر	223307	ڏني ڏيکاريو سروس نمبر:	سروس نمبر جي ڳالهائڻ
	موڪيل		وڃي ڏني ڏيکاريو سروس نمبر	ڊوڪيومينٽ نمبر

ڏيکاريو	سروس نمبر	سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ	سروس نمبر	ڏيکاريو
	50,20/-	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	GS4	سروس نمبر جي ڳالهائڻ
	5,610/-	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	MS1	سروس نمبر جي ڳالهائڻ
	6,295/-	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	MS 2	سروس نمبر جي ڳالهائڻ
2,500/-	7,035/-	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	MS 3	سروس نمبر جي ڳالهائڻ
	7,875/-	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ سروس نمبر جي ڳالهائڻ	MS 4	سروس نمبر جي ڳالهائڻ

		<p>٤٠٠٠ ڊالرن ۽ ٤٠٠٠ ڊالرن لاءِ ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.</p> <p>- ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.</p> <p>ٽي ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.</p>			
سوليڊيٽي ڪم	EX3	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	11,065/-	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	
	EX4	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	12,400/-	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	
	EX5	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	13,890/-	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	
	EX6	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	15,560/-	ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.	
		<ul style="list-style-type: none"> ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. ٻه ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ. 			ٽي ٻارڙا ٺاهڻ جي ڪم جو ٽن مهينن ۾ ڪم ڪرڻ.

සේවයේ ඇතුළත් වූ
දින, පැය, මිනිත්

සේවයේ: NUL/2012/102

විකුණු

NUL/2012/96 දිනපත්තියේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත්

1. දින: 1 ක්වැන්තරයේ පිටුව 102

01 ක්වැන්තරයේ

පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත් 1 ක්වැන්තරයේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත්

රුපියල් 3150/- ක්වැන්තරයේ

350/- ක්වැන්තරයේ

2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත් 1 ක්වැන්තරයේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත්

දිනපත්තියේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත් 1 ක්වැන්තරයේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත්

12 ක්වැන්තරයේ 1433

02 ක්වැන්තරයේ 2012

සේවයේ ඇතුළත් වූ
දින, පැය, මිනිත්

සේවයේ: 60-ADM/2012/177

විකුණු

දිනපත්තියේ පිටුව 102 වන පිටුවේ දැක්වෙන පරිදි, 2012 වර්ෂයේ පුද්ගලික සේවයේ ඇතුළත් වූ දින, පැය, මිනිත්

1. දින: 1 ක්වැන්තරයේ පිටුව 102

02 ක්වැන්තරයේ

රුපියල් 3150/- ක්වැන්තරයේ, 350/- ක්වැන්තරයේ

සේවා කොමිෂන් කොමිෂන්
ලේඛන අංකය

සේවය: NUL/2012/101

වැඩ කරවන ලදී

සේවය NUL/2012/100 අදාළව පවතින බැවින් සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

1. දැනට: සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

12 සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

02 සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.
ලේඛන අංකය

සේවය: (A) AA-2012/165

වැඩ කරවන ලදී

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි. සේවයක් ලෙස සලකා බැලීමට නොහැකි බව පැහැදිලි කෙරුණි.

دکتر: سپهرام انارستانی (ویژه)

کلاسها: 01 (انار)

درس: هنجارهای فرهنگی و اجتماعی

دوره: 03 (ویژه) - دوره‌های تخصصی و عمومی (تخصصی و عمومی)

دوره: (تخصصی و عمومی)

دوره: 8:00 تا 4:00 (انارهای تخصصی و عمومی)

دوره: 120/- (تخصصی و عمومی)

دوره: /

1. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی 7 و 8
دوره: 6 (تخصصی و عمومی) - دوره‌های تخصصی و عمومی
2. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی 5 و 6
دوره: 1 (تخصصی و عمومی) - دوره‌های تخصصی و عمومی

3. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی 4
دوره: 2 (تخصصی و عمومی) - دوره‌های تخصصی و عمومی

4. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی 2
دوره: 3 (تخصصی و عمومی) - دوره‌های تخصصی و عمومی

5. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

6. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

7. دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

دوره: (تخصصی و عمومی)

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

دوره: (تخصصی و عمومی)

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

- دکتر: دکتران و دکتران فرهنگی و تخصصی و عمومی

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން:

* ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން:

- ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން: 3212.50 ރ

- ސަރުކާރުގެ ފަރާތުން: 963.75 ރ

* ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން:

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން:

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން:

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

* ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މި ފޮތުގެ ސަބަބުން ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން 5 ޖެނުއަރީ 2012 (ބަންދު ދުވަހު) 12:30 ގައި ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން:

<http://www.stomaldives.com/downloads>

މަސަލާ:

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ:

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން ދިވެހި ސަރުކާރުގެ ފަރާތުން.

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން 3344341 / 3012580 3344261 ފަންޓް: 20345

މަސަލާ ދިވެހިސަރުކާރުގެ ފަރާތުން: www.stomaldives.com

سرکاری نمبر: 60-ADM/2012/174

تعمیرات

تعمیراتی کاموں کی تفصیلات درج ذیل ہیں۔

تعمیرات: 1 (تعمیراتی کاموں)

تعمیرات: 3

تعمیراتی کاموں کی قیمت: 3240.00 روپے

تعمیراتی کاموں کی تفصیلات: تعمیراتی کاموں کی قیمت / تعمیراتی کاموں کی قیمت

تعمیراتی کاموں کی تفصیلات:

- * تعمیراتی کاموں کی قیمت: 2000.00 روپے اور تعمیراتی کاموں کی قیمت: 2500.00 روپے
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت

تعمیراتی کاموں کی تفصیلات:

- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت

تعمیراتی کاموں کی تفصیلات:

- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
- * تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت

تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت
تعمیراتی کاموں کی قیمت: تعمیراتی کاموں کی قیمت اور تعمیراتی کاموں کی قیمت

3004345 3004344
3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

3004345 3004344

1433 08

2012 28

ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ 3345488 (960)

ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ ފަންނީ
<http://www.mnu.edu.mv>

ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ

3345488 ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ

ފަންނީ ފަންނީ ފަންނީ

2150/-	F4
2150/-	F5
2180/-	F6
2170/-	F7
2150/-	F8
2200/-	F9

2160/-	F1
2160/-	F2
2180/-	F3

Faculty of Management and Computing

Sosun Magu, Henveiru

Male' Rep.of Maldives

Phone No: (960) 3345 488

Fax No: (960) 3320 484

<http://www.mnu.edu.mv/fmc>

Association of Chartered Certified Accountants

@ FMC, The Maldives National University

Criteria: 3 O'Level and 2 A'Level in 5 separate subjects including Maths and English or must be a registered student with ACCA.

Application Deadline: Before Thursday, July 5th, 2012, 14:45 hrs

Forms are available at Student Services, The Maldives National University, Nikagas Magu. Male'. Forms can be downloaded from

<http://www.mnu.edu.mv>

KNOWLEDGE LEVEL

Subjects:

F1 Accountant in Business

F2 Management Accounting

F3 Financial Accounting

Tuition fee (Rf)

2160/-

2160/-

2180/-

For more information please contact: 345488

SKILLS LEVEL

Subjects:

F4 Corporate and Business Law

F5 Performance Management

F6 Taxation

F7 Financial Reporting

F8 Audit and Assurance

F9 Financial Management

Tuition fee (Rf)

2150/-

2150/-

2180/-

2170/-

2150/-

2200/-

<p>نہجی کورسوں کے لیے، 12 جنوری 2012ء سے 01 اپریل 2012ء تک جاری رہنے والے کورسوں کے لیے درخواستیں قبول کی جائیں گی۔</p> <ul style="list-style-type: none"> ▪ 08 ماہانہ (پندرہ روزہ کورس) ▪ 02 ماہانہ کورس (پندرہ روزہ کورس کے ساتھ ساتھ) ▪ 03 ماہانہ کورس (ماہانہ کورس کے ساتھ ساتھ) ▪ 03 ماہانہ IELTS اور TOEFL کے ساتھ ساتھ۔ ▪ 03 ماہانہ انگریزی اور اردو کے ساتھ ساتھ۔ ▪ 03 ماہانہ کورس اور دیگر کورسوں کے ساتھ ساتھ۔ ▪ 02 ماہانہ کورس (پندرہ روزہ کورس کے ساتھ ساتھ) اور دیگر کورسوں کے ساتھ ساتھ۔ ▪ 02 ماہانہ کورس (پندرہ روزہ کورس کے ساتھ ساتھ) اور دیگر کورسوں کے ساتھ ساتھ۔ 	
<p>تاریخ: 16 جنوری 2012ء (وقت) 14:30 بجے اور 08 ماہانہ کورس کے لیے درخواستیں قبول کی جائیں گی۔</p>	
<p>تاریخ: 08 اپریل 2012ء اور 14:30 بجے اور 08 ماہانہ کورس کے لیے درخواستیں قبول کی جائیں گی۔ www.dhe.gov.mv پر درخواستیں قبول کی جائیں گی۔ نمبر: 3341383 اور دیگر کورسوں کے لیے درخواستیں قبول کی جائیں گی۔</p>	

<p>سوئیاکریسیٹ</p>	<p>ڈی ڈی کورس اور دیگر کورسوں کے لیے درخواستیں قبول کی جائیں گی۔</p>
<p>سرنمبر: (IUL)166-schol/166/2012/38</p>	<p>19 جنوری 2012</p>
<p>German Academic Exchange Service (DAAD) Scholarship Programme</p>	
<ul style="list-style-type: none"> ▪ ڈی ڈی کورس کے لیے درخواستیں قبول کی جائیں گی، 15 اپریل 2011ء سے 02 اپریل 2012ء تک۔ ▪ کورس کے لیے درخواستیں قبول کی جائیں گی اور دیگر کورسوں کے ساتھ ساتھ۔ ▪ سوئیاکریسیٹ کے لیے درخواستیں قبول کی جائیں گی اور دیگر کورسوں کے ساتھ ساتھ۔ <p> www.daad.de/entwicklung/studierende_und_alumni/bildung_postgradual/ast/08492.de.html www.daad.de/development www.daad.de/deutschland/download/03118.en.html (for application form) </p>	<p>سوئیاکریسیٹ کے لیے درخواستیں قبول کی جائیں گی۔</p>

<ul style="list-style-type: none"> ■ ארבעת דברים: 1. מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. 	
<ul style="list-style-type: none"> ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. 	<p>מידע על המסמך:</p>
<ul style="list-style-type: none"> ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. ■ מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. 	
<ul style="list-style-type: none"> * מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. * מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך. 	<p>מידע על המסמך:</p>
<p>מידע על המסמך, 2. מידע על המסמך, 3. מידע על המסמך, 4. מידע על המסמך.</p>	

Islamic University of Technology (IUT) / Bangladesh
Fully Funded and Partly Funded Scholarships

স্বত্ব প্রাপ্তির শর্ত	স্বত্ব প্রাপ্তির বিবরণ
1- সম্পূর্ণরূপে অর্থায়ন করা হবে ইসলামিক বিশ্ববিদ্যালয় থেকে	
3 বছর	<ul style="list-style-type: none"> • সম্পূর্ণরূপে অর্থায়ন করা হবে - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয়
1½ বছর	<ul style="list-style-type: none"> • উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয়
1½ বছর	<ul style="list-style-type: none"> • উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয়
2- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে	
1-2 বছর	- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে
1 বছর	- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে
1-2 বছর	- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে
1 বছর	- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে
3- উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে	
4 বছর	<ul style="list-style-type: none"> - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে - উচ্চশিক্ষার জন্য ইসলামিক বিশ্ববিদ্যালয় থেকে

<ul style="list-style-type: none"> ■ ދަރިވަރުންގެ ސަރުކާރުގެ ސަރުކާރުގެ ނިރަ ދިނުމަށް ބޭނުންވާ ދަރިވަރުންނަށް 2011 ގެ 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން. ■ 2011 ގެ 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން. ■ 2011 ގެ 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން. 	
<p>ސަލާމް: 12 ވަނަ ދުވަހުގެ 2012 (ދުވަސް) 14:30 ގައި 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން (8 ވަނަ ދުވަހުގެ 2012 ގައި 14:30 ގައި 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން).</p>	
<p>14:30 ގައި 8:30 ގައި 8 ވަނަ ދުވަހުގެ 2012 ގައި 14:30 ގައި 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން (www.dhe.gov.mv) ގައި 3341380 ގައި 14 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	

<p>ދަރިވަރުންގެ ސަރުކާރުގެ ސަރުކާރުގެ ނިރަ ދިނުމަށް ބޭނުންވާ ދަރިވަރުންނަށް 2012 ގެ 18 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	
<p>(IUL)166-schol/166/2012/36</p>	<p>2012 18 ވަނަ ދުވަހުގެ 1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>
<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>
<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>
<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>
<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>	<p>1 ވަނަ ފަތުރު ފޮނުވުމުގެ ތެރޭގައި ބައިވެރިވުމަށް ފަސޭހަކުރުން.</p>

(B) 7 2012 30 3:00

www.dhivehiacademy.edu.mv 3345285 3345299 7772816

1432 7

2012 27

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި...

(IUL)427-LCM/1/2012/45

އިތުރު

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި... (2012/20-R)...

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި... comment@broadcom-org.mv

1433 08

2012 28

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި...

(IUL)427-LCM/1/2012/46

އިތުރު

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި... 16/2010... 15... 17... 32

މިއަހަރުގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި... 1433 08... 2012 28

ՏՆՆԻՑՆԵՐ: (IUL)220-RPP/01/2012/73

ՆՈՒՏԱՆ

ԳԵՆԵՐԱԼ ՎԵՆԵՐԱԿԱՆ ՆԱԽԱՐԱՀՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆ

Գրեթե զրոյան ընթացքում 25 ցեստի 2012 թվականին ՆԱԽԱՐԱՀՆԵՐԻ ՎԵՆԵՐԱԿԱՆ ՆԱԽԱՐԱՀՆԵՐԻ ԱՊԵՆԴԻՍ, ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ՎԵՆԵՐԱԿԱՆ ՆԱԽԱՐԱՀՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆ:

1 ՆՈՒՏԱՆԻ 2012 թվականին ԳՆԱԿԱՆ ՎԵՆԵՐԱԿԱՆ ՆԱԽԱՐԱՀՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆ 2012 թվականին 1 ՆՈՒՏԱՆԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ:

ՈՒՏԱՆԻ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆԻ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ:

08 ՆՈՒՏԱՆ 1433

28 ցեստի 2012

ՏՆՆԻՑՆԵՐ: (IUL)142-A4/1/2012/47

ՆՈՒՏԱՆ

ԵՐԲՐԱՆԻՍԻՆԻ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ՆՈՒՏԱՆ

ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ (29 ԴՆԱԿԱՆ 2012) ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ:

ՈՒՏԱՆԻ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ ԿՐԻՏԻԿԱԿԱՆ ՎԵՐԱՆԵՐՆԵՐԻ ԱՊԵՆԴԻՍ:

20 ցեստի 2012

ממשלת ישראל - משרד המשפטים

ד"ר, פרופ' אריאל

20 דצמבר 2012

מס' 177-A1/1/2012/19 (IUL)

החלטות

15 דצמבר 2012

15 דצמבר 2012

החלטתי להעביר את המסמכים שהוצגו לי למערכת המשפטית על מנת להכריע לגבי
הפרת חוקי הגנת הפרטיות ולתקן את המחדלים.

ב-15 דצמבר 2012, הוצגו לי מסמכים שהכילו פרטים אישיים של נאשמים בפרשת הטרור
שנת 2012 ושל קרובי משפחה שלהם. המסמכים נוצרו על ידי מערכת הביטחון. המסמכים
היו בתצורה דיגיטלית, בגודל 15:00. המסמכים היו בפורמט PDF, בגודל 200 DPI, בגודל
תמונה של 200x200 פיקסלים. המסמכים היו בגודל 200x200 פיקסלים. המסמכים היו בגודל
200x200 פיקסלים.

המסמכים נוצרו על ידי מערכת הביטחון. המסמכים היו בגודל 200x200 פיקסלים. המסמכים
היו בגודל 200x200 פיקסלים.

ממשלת ישראל - משרד המשפטים

ד"ר, פרופ' אריאל

מס' 142-A4/1/2012/48 (IUL)

החלטות

20 דצמבר 2012

החלטתי להעביר את המסמכים שהוצגו לי למערכת המשפטית על מנת להכריע לגבי
הפרת חוקי הגנת הפרטיות ולתקן את המחדלים.

20 דצמבר 2012

20 דצמבר 2012

20 דצמבר 2012

200.00 דולר

החלטתי להעביר את המסמכים שהוצגו לי למערכת המשפטית על מנת להכריע לגבי
הפרת חוקי הגנת הפרטיות ולתקן את המחדלים.

20 דצמבר 2012

සරසර දැනුම

ලංකා බැංකුවේ මුදල් සේවාව
දුම්රිය, පුරාවිද්‍යා

සරසර අංක: FAQ-21/2012 28 ජූනි 2012

විදේශීය මුදල් සේවාවේ (එෆ්.බී.ඒ) ගැන

1. ජනවාරි 2011 දී එෆ්.බී.ඒ ගැන විකුණු ලියවිල්ලේ "සේවාවේ වැඩි වැඩුණු" කොටස?
ජනවාරි 2011 දී එෆ්.බී.ඒ ගැන (05 ජූනි 2012) TR-2012/B10 සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.

2. ජනවාරි ගැන විකුණු ලියවිල්ලේ වැඩි වැඩුණු කොටස?

විදේශීය මුදල් සේවාවේ මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. 750,000/- මුදලක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. 500,000/- මුදලක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.

3. විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත?

විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.

4. විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත?

එෆ්.බී.ඒ ගැන විකුණු ලියවිල්ලේ "වැඩි වැඩුණු කොටස" කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. TR-2012/B5 (16 ජූනි 2012) දී විකුණු ලියවිල්ලේ "වැඩි වැඩුණු කොටස" කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.

5. විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත?

විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. එහි විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත. www.mira.gov.lk වෙබ් අඩවියේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.

විදේශීය මුදල් සේවාවේ වැඩි වැඩුණු කොටසේ විස්තරයක් ලබාදීමට අපට අවස්ථාවක් ඇත.
දුරකථන: 1415, ෆැක්ස්: 332 2261, ඊමේල්: 331 6577
ඊමේල්: tef@mira.gov.lk
වෙබ් අඩවිය: www.mira.gov.lk

سکریم: (A)CA-2012/163

پروانہ

میں، ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔ ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔

#	تعمیراتی اسکول	تعمیراتی اسکول	تعمیراتی اسکول	تعمیراتی اسکول
1	پرائیویٹ اسکول، میں، ریسٹریکٹڈ	پرائیویٹ اسکول	190	51.63%
2	پرائیویٹ اسکول، میں، ریسٹریکٹڈ	پرائیویٹ اسکول	178	48.37%
		پرائیویٹ اسکول:	368	
		پرائیویٹ اسکول:	6	
		پرائیویٹ اسکول کے لئے اسکولوں کی فہرست:	446	

ڈیو، میں، ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔ ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔

6 سکولوں کے لئے 1433
26 اسکولوں کے لئے 2012

پرائیویٹ اسکولوں کے لئے

پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012

ڈیو، جعفریہ

11 سکولوں کے لئے 1433
1 اسکول کے لئے 2012

پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔ ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔

پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔ ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔

1548

پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔ ریسٹریکٹڈ پرائیویٹ اسکولوں کے لئے اسکولوں کے ناموں کی فہرست 2012 کے 23 ویں ایڈیشن میں
تعمیر کی گئی ہے۔

